

වාර්ෂික වාර්තාව 2013- 2014

ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව



පටුන

දැක්ම, මෙහෙවර සහ සංස්ථාපිත අරමුණු	04
අරමුණු, කාර්යයන් හා සේවාවන් සහ වසරේ ප්‍රගතිය	05
සංස්ථාපිත තොරතුරු	06
පේෂ්ඨ කළමනාකාරිත්වය සහ අංශ ප්‍රධානීන්	07
භාණ්ඩ නාමාවලිය	08-10
ව්‍යාපාර සමාලෝචනය	11
දීප ව්‍යාප්ත ශාඛා ජාලය	12
රැකියා උත්පාදන	13
e - සේවා සැපයුම් පද්ධතිය	14
සංස්ථාපිත පිලිගත් සම්මතයන්	15
මූල්‍ය කාර්යසාධනය	16
ප්‍රස්ථාරික නිරූපනය	17-19
වෙළඳ අංශ ප්‍රගතිය	20
විගණකවරුන්ගේ වාර්තාව	21
මුළු ආදායම් ප්‍රකාශය	22
මූල්‍ය තත්ව ප්‍රකාශය (ශේෂ පත්‍රය)	23
හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය	24
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	25
මූල්‍ය වාර්තා සඳහා සටහන්	26-44

උෂ්ණ, මෙහෙවර හා සංස්ථාපිත අරමුණු

උෂ්ණ

දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම.

මෙහෙවර ප්‍රකාශය

වෙළඳ පොළේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් සපයා දීමට අමතරව, රජයේ ආයතනවල මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට හේතු වන පරිදි ආයතනවල සියළුම භාණ්ඩ සහ සේවා සැපයීම සහ විස්.ටී.සී. ආයතනයට සම්බන්ධ සියළුම පාර්ශවයන්ගේ අභිවෘද්ධිය මුල් කරගෙන සහ ශ්‍රී ලංකාව ආසියාවේ වාණිජ කේන්ද්‍රය වීමට උපකාරී විය.

සංස්ථාපිත අරමුණු

“සාධාරණ ඉපැයීම්, පුද්ගල හා වෘත්තීය සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා දීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය නියම කරගත් පරිදි විශේෂිත වෙළඳනාමයක් යටතේ නිෂ්පාදන නායකත්වයක් පිහිටුවා ගැනීම.”

අරමුණු

- විවිධත්වයෙන් යුතු භාණ්ඩ විකුණුම්කරණය හා විමගින් වෙළඳපොල තුළ ස්ථාවර වීම.
- ජාත්‍යන්තර වෙළඳපොලෙහි ඇති කීර්තිමත් සහ විශ්වාසදායී වෙළඳ නාමයන් අප රට තුළ නියෝජනය කිරීම.
- ආයතනයේ අදායම හා ලාභය වර්ධනය කර සහ විමගින් ආයතනයේ නාමය ප්‍රචලිත කරලීම.
- රාජ්‍ය අංශයේ අවශ්‍යතා කාර්යක්ෂම අයුරින් ඉටුකිරීම මගින් සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම.
- පාරිභෝගික අවශ්‍යතා ඉටු කරලීම සඳහා ආයතනයේ ප්‍රධාන නිශ්පාදන ආයෝජන ක්ෂේත්‍ර මගින් කටයුතු දියත් කිරීම.
- රජය, පාරිභෝගිකයන් හා සේවක මණ්ඩලය පිළිබඳව නිරන්තර අවධානය යොමුකරමින් ඵලදායීතාවය වර්ධනය කිරීමට කටයුතු කිරීම.

කාර්යයන් හා සේවාවන්

- පාරිභෝගික ප්‍රවේශය පහසු කරලීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම.
- දැනට පිහිටුවා ඇති ප්‍රදර්ශනාගාර වලට අමතරව නවතම මෙහා ප්‍රදර්ශනාගාර පිහිටුවීම.
- ගණුදෙණුකරුවන්ගේ අවශ්‍යතාවය මත භාණ්ඩ නාමාවලිය වැඩි කිරීම.
- වෙබ් අඩවි ආශ්‍රිත ව්‍යාපාර කළමණාකරණය සහ සම්පත් සැලසුම් පද්ධතීන් ක්‍රියාත්මක කිරීම මගින් දත්ත කළමණාකරණය, ප්‍රසම්පාදන අනුමැතිය සහ මානව සම්පත් කළමණාකරණය සිදු කිරීම.
- ප්‍රධාන ආයෝජන නිශ්පාදන ක්ෂේත්‍රයන්හි කාර්යක්ෂම ලෙස නියැලීම.

2013 - 2014 වසරේ ප්‍රගතිය

මෙම ආයතනයේ ව්‍යාපාරික පිරිවැටුම රු.මි 3,052 ක් ලෙස වාර්ථාගත වූ අතර පසුගිය වසර හා සැසඳීමේදී එය 26% ක වැඩිවීමේ ප්‍රතිඵලයකි. තවද වෙනත් ආදායම් ලෙස රු.මි. 14 උපයා ඇත. තවද ආදායම් බදු වලට පෙර ලාභය රු.මි. 74 ක් වූ අතර වර්ෂය ඇතුලත මුළු ස්කන්ධයේ වැඩි වීම රු.මි.686 කි. තොරතුරු තාක්ෂණ ආශ්‍රිත උපකරණ අලුති අංශයේ සහ ඉදිකිරීම් සහ ලෝහ භාණ්ඩ අලුති අංශයේ ආදායම පිලිවෙලින් රු.මි. 468 ක් සහ රු.මි.341කි. මෙය පසුගිය වසර හා සැසඳීමේදී පිලිවෙලින් 58% සහ 231% ක වර්ධනයකි. එමෙන්ම සේවකයින් 392 ක් සඳහා රැකියා උත්පාදනය කර දීමට STC ආයතනයට හැකියාව ලැබී ඇත.

එමෙන්ම අප නිශ්පාදන සමාගම් සමඟ සහයෝගීත්වයෙන් STC වෙළඳ නාමය යටතේ නව භාණ්ඩ රැසක් වෙළඳ පොළට හඳුන්වා දීමට සැලසුම් සකසා ඇති අතර STC ඡායා පිටපත් සහ STC වායු සම්කරණ යන්ත්‍ර දැනටමත් වෙළඳ පොළට හඳුන්වා දී ඇති භාණ්ඩ අතර ප්‍රධාන වේ.

සංස්ථාපිත තොරතුරු

සමාගමේ නම

සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව

තෙතික ස්වභාවය

එස්.ටී.සී. ජෙනරල් ට්‍රේඩින් සමාගම විශයෙන් පැවති සමාගමේ නම 2010.10.01 දින සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලෙස 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලදී. මීට පෙර 1982 අංක 17 දරණ සමාගම් පනතට අනුව ලංකා ජෙනරල් ට්‍රේඩින් කම්පැණි ලිමිටඩ් විශයෙන් පැවති මෙම සමාගම වියටත් පෙර 1970 අංක 33 දරණ සමාගම් පනත යටතේ පිහිටුවන ලද රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වේ. එසේම මෙම සමාගම කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ අනුබද්ධිත සමාගමකි.

සභාපති / කළමනාකාරී අධ්‍යක්ෂක

ප්‍රදීප් ගුණවර්ධන මහතා - ඉවත්වීම: 08.01.2015
ආචාර්ය ඒ. එම්. ජමීල් මහතා - පත්වීම: 08.11.2015

අධ්‍යක්ෂකවරු

ප්‍රදීප් ගුණවර්ධන මහතා - ඉවත්වීම: 08.01.2015
ඩී.එම්.සී.කේ.බස්නායක මහතා - ඉවත්වීම: 08.01.2015
රංජිත් කල්දේරා මහතා - ඉවත්වීම: 09.01.2015
එන්.පී. දයාරත්න මහතා - ඉවත්වීම: 16.05.2013
ජේ.එච්.එම්.ඩබ්ලිව්.ජයපද්ම මහතා - ඉවත්වීම: 15.10.2013
පී.එම්. පෙරේරා මහත්මිය - පත්වීම: 11.02.2013 - ඉවත්වීම: 08.01.2015
එස්.ඒ.සී. කුලතිලක මහත්මිය - පත්වීම: 11.02.2013 - ඉවත්වීම: 08.01.2015
ඊ.එල්. රාජපක්ෂ මහතා - පත්වීම: 30.05.2014 - ඉවත්වීම: 08.01.2015

සමාගමේ ලේකම්

කේ.එල්. මැනේජ්මන්ට් කන්සල්ටන් (ප්‍රයිවට්) ලිමිටඩ්

අධ්‍යක්ෂක මණ්ඩල ලේකම්

කේ.පී.එස්.පී. විජයරත්න මහතා

විගණකවරු

දයානන්ද සමරවික්‍රම සහ සමාගම
වරලත් ගණකාධිකාරීවරු
නො.20/26, දුම්රියපොළ පොළ පාර
නුගේගොඩ
(විගණකාධිපති පත් කරන ලදී)

බැංකුකරුවන්

මහජන බැංකුව
ලංකා බැංකුව
ජාතික සංවර්ධන බැංකුව
සම්පත් බැංකුව

ලියාපදිංචි කාර්යාලය

තැ.පෙ. 1686
100, නවමී මාවත,
කොළඹ 2.
දුරකථන: 242 2341-3
ෆැක්ස්: 244 7970
විද්‍යුත් තැපෑල : lankagen@sltnet.lk
වෙබ් අඩවිය : www.stcgeneral.com

සමාගම් ලියාපදිංචි අංකය

PB 863

සේවකයන් සංඛ්‍යාව

2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළ සමාගම විසින් සේවකයන් 392 දෙනෙකු සේවයේ නියුක්ත කොට ඇත

ජේෂ්ඨ කළමනාකාරීත්වය සහ අංශ ප්‍රධානීන්

ජේෂ්ඨ කළමනාකාරීත්වය

සභාපති/කළමනාකාර අධ්‍යක්ෂක
 ක්‍රියාකාරී අධ්‍යක්ෂක
 සාමාන්‍යාධිකාරී
 නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වෙළඳ ක්‍රියාකාරීත්වය සහ පාලන
 නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් සහ ප්‍රවාහන
 මුදල් කළමනාකාර
 සහකාර සාමාන්‍යාධිකාරී
 (අලුතින්)

ආචාර්ය ඒ. එම්. ජමිල්
 එස්. එල්. ඩීන් මහතා
 පැරකුම් විජයරත්න මහතා
 උපාලි අබේසේකර මහතා
 උපාලි කෝරලේගෙදර මහතා
 මෙරිල් හෝනිස් මහතා
 එම්ලා ඉද්දමල්ගොඩ මහත්මිය

අංශ ප්‍රධානීන්

රසායන ද්‍රව්‍ය අංශය
 කාර්යාලීය උපකරණ අංශය
 ගෘහ උපකරණ අංශය
 තොරතුරු තාක්ෂණ අංශය
 විද්‍යුත් හා විදුලි උපකරණ අංශය
 ස්වයංක්‍රීය කෘෂි උපකරණ සහ යාන්ත්‍රික
 උපකරණ අංශය
 ඉදිකිරීම්,ලෝහ භාණ්ඩ සහ කාර්යාලීය
 ගෘහභාණ්ඩ අංශය
 ටයර් සහ බැටරි අංශය
 පාර්භෝගික භාණ්ඩ අංශය
 ප්‍රදර්ශනාගාර අධීක්ෂණය
 නිර්මාණ සහිත වෙළඳ අංශය
 ප්‍රසම්පාදන අංශය
 මුදල් අංශය
 තොරතුරු තාක්ෂණ අංශය
 අභ්‍යන්තර විගණන අංශය
 මානව සම්පත් අංශය

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
 වැ.බ.සහකාර කළමනාකාර
 වැ.බ. කළමනාකාර
 කළමනාකාර-ICT සේවා
 සහකාර කළමනාකාර- අලෙවිකරණ
 සහකාර කළමනාකාර-වෙළඳ
 වැ.බ. ජේෂ්ඨ කළමනාකාර
 සහකාර කළමනාකාර
 අලුති විධායක
 කළමනාකාර
 කළමනාකාර
 කළමනාකාර
 සහකාර කළමනාකාර
 ජේෂ්ඨ කළමනාකාර
 මුදල් කළමනාකාර
 වැ.බ. ජේෂ්ඨ කළමනාකාර
 ගණකාධිකාරීනි- අභ්‍යන්තර විගණක
 නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

උපාලි අබේසේකර මහතා
 සීතා ජයන්ති මහත්මිය
 ඒ. එස්. වජ්‍රසිරි මහතා
 ලියන්කර අපේන්සු මහතා
 ධර්මරත්න ධනන්ජය මහතා
 අනුපමා පීරිස් මහත්මිය
 විජුල ද සිල්වා මහතා
 මදුශානි අරුගේගොඩ මහත්මිය
 අනුරාධි මහේෂ් මහතා
 කේ. ඒ. සෝමරත්න මහතා
 කුසල් පතිරණ මහතා
 ගයාන් රණතුංග මහතා
 කෙනෙත් ජයසුන්දර මහතා
 මහේෂ් මෙන්ඩිස් මහතා
 මෙරිල් හෝනිස් මහතා
 නිරෝෂ් ධර්මසාර මහතා
 නිශාන්ති මෙන්ඩිස් මහත්මිය
 උපාලි කෝරලේගෙදර මහතා

එස්.ටී.සී. ප්‍රදර්ශනාගාර

- 1) නවමි මාවත ප්‍රදර්ශනාගාරය, කෙළඹ 02
- 2) කුරුණෑගල ප්‍රදර්ශනාගාරය නො.249/3/1, පුත්තලමි පාර,කුරුණෑගල
- 3) නුවර ප්‍රදර්ශනාගාරය නො.449,විලියම් ගොපල්ලව මාවත, නුවර
- 4) මාතර ප්‍රදර්ශනාගාරය නො.11, YMCA ගොඩනැගිල්ල, දුම්රියපල පාර,මාතර
- 5) අනුරාධපුර ප්‍රදර්ශනාගාරය 561-B ,38 4th මාවත, අනුරාධපුර
- 6) යාපනය ප්‍රදර්ශනාගාරය නො. 127,YPCS ගොඩනැගිල්ල, KKS පාර,යාපනය
- 7) ගල්කිස්ස ප්‍රදර්ශනාගාරය නො. 103,වෙළඳ සංකීර්ණය, ගල්කිස්ස

භාණ්ඩ නාමාවලිය



කාර්යාලීය ලිපිද්‍රව්‍ය

ඩබල් ඒ සහ අනෙකුත් ගොටෝ කොපි පේපර්, බෝඩ්, පොත්, ගයිල් කවර සහ රැඳවුම්, ලියුම් කවර, කාර්යාලීය බෑග්, පෑන් සහ පෑන්සල්, වයිට් බෝඩ් සහ පෑන්, කතුරු, ඝණක යන්ත්‍ර, ස්ටේප්ලර් සහ පන්චර්, සීඩ් සහ ඩිවිඩ් ඇතුළු අනෙකුත් සියළුම කාර්යාලීය උපකරණ



ගෘහ උපකරණ

ඇළුම්හිඟිම භාණ්ඩ, පෝසිලේන් හිඡ්පාදන, මුළුතැන්ගෙයි උපකරණ, සියළුම වර්ගයේ පිරිසිදුකාරක, ක්‍රීඩා උපකරණ, ජ්ලාස්ටික් උපකරණ, පිරිසි කෝප්ප,හැඳි ගෑරුප්පු, කේතල් සහ පෝග්ගු , වතුර ෆිල්ටර්, කොට්ට, මෙට්ට සහ ඇඳ ඇතිරිලි, රබර් කාපට්, බරකිරණ උපකරණ, කුඩු සහ වැහි කබා, ඩිත්ති ඔරලෝසු, අත් පිස්නා සහ සියළුම කඩදාසි හිඡ්පාදන



තොරතුරු තාක්ෂණ ආශ්‍රිත උපකරණ

ලැප් ටොප්, පරිඝණක සහ මුද්‍රණ යන්ත්‍ර, ගැක්ස් සහ ස්කෑන් යන්ත්‍ර , ගොටෝ කොපි යන්ත්‍ර සහ සියළුම පරිඝණක උපාංග



විදුලි හා විද්‍යුත් උපාංග

වායු සම්කරණ යන්ත්‍ර, KDK ගෑන්, ඩීපීටල් කැමරා, බහු මාධ්‍ය ප්‍රොසෙස්ටර් සහ ස්කෑන් යන්ත්‍ර ,ගෘහස්ථ සහ ව්‍යුහගත ස්පීකර්, ජෙනරේටර්, සී.සී.ටී.ඒ පද්ධති, වේලා සටහන් යන්ත්‍ර, CFL බල්බ්, ආපදා පහන් දුරකථන, වැරැන් උපකරණ ඇතුළු අනෙකුත් විදුලි උපාංග



වේගයෙන් අලෙවිවන පාරිභෝගික භාණ්ඩ

Homecare Products
Personal Care Products
Food Brands



ටයර් සහ "EXIDE" බැටරි



කෘෂිකාර්මික උපකරණ ඇතුළු යන්ත්‍රෝපකරණ

කටු කම්බි, තණකොළ කපන මැෂිම, වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර්, පිහි, කැන්, සියලුම වර්ගයේ විදුලි මෙවලම්, අත් මෙවලම්, චතුර පොම්ප, ආරක්ෂිත උපකරණ (හිස්වැසුම් අත්මේස් සපත්තු) පොලිතින් සීලර්



යතුරුපැදි

මෝටර් බයිසිකල් (100cc,110cc,125cc,150cc ,180 cc) , ස්කූටර්

භාණ්ඩ නාමාවලිය



අභ්‍යන්තර සැලසුම් නිර්මාණකරනය සහ කාර්යාලීය ගෘහභාණ්ඩ

වානේ ගෘහ භාණ්ඩ (පුටු, මේස, කබඩි, කැබිනට්, පොත් රාක්ක)
දැව භාණ්ඩ (පුටු, මේස, කබඩි, කැබිනට්, පොත් රාක්ක)
මෙලමයින් ගෘහ භාණ්ඩ (පුටු, මේස, කබඩි, කැබිනට්, පොත් රාක්ක)



රසායනික ද්‍රව්‍ය

කර්මාන්ත ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය, පරිභෝජනාගාර රසායනික ද්‍රව්‍ය,
විශේෂිත රසායනික ද්‍රව්‍ය, තෝරාගත් පුපුරණ රසායනික ද්‍රව්‍ය




තීරු බදු රහිත වෙළඳසැල


විදේශිකයන් සඳහා වූ තීරුබදු රහිත ප්‍රදර්ශනාගාරය

ව්‍යාපාර සමාලෝචනය

විකුණුම් වර්ධනය (රු. මිලියන)



ආදායම් බදුවලට පසු ශුද්ධ ලාභය (රු. මිලියන)




දීපව්‍යාප්ත ශාඛා ඡාලය



● මෙහෙයුම් කටයුතු වල නියුතු ශාඛා

● විදාහ කිරීමට නියමිත ශාඛා



රැකියා උත්පාදනය

2009 - 2014


රැකියා උත්පාදනය 2009/2010 සිට 2013/2014 දක්වා



e-සේවා සැපයුම් පද්ධතිය

ව්‍යාපාර සම්පත් මෘදුකාංගයේ විශේෂ ලක්ෂණ

තොග, සැපයුම් සේවා, මානව සම්පත්, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය යනාදී බොහෝ පුළුල් වූ හැකියාවන් ලබාදෙමින් ව්‍යාපාර සම්පත් සැලසුම් මෘදුකාංගය සමස්ථ ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වර්ධනය කරනු ලබයි.




ERP මෘදුකාංගය මඟින් STC ආයතනයට හිමි වී ඇති ප්‍රතිලාභයන්

- ආයතනයේ ව්‍යාපාර කටයුතු ස්වයංක්‍රීයව සිදුකිරීම තුළින් විකුණුම් සහ මෙහෙයුම් සඳහා අනති සහයක් ලැබී ඇත. (ඉන්වොයිස්, මිලදී ගැනීමේ ඇහවුම්, අපේක්ෂිත ඉදිරි සැලසුම් සකස් කිරීමේ තිබූ අපහසුතා මගහැරීම).
- මෙහෙයුම් කටයුතු සිදුකිරීමේදී ඇතිවන අත්වැරදීම් වැලකීම.
- තීරණාත්මක කළමනාකරණ තීරණ වලට විලඹීමේදී විශාල සහයක් ලබාදීම.
- ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී සහයෝගීව ක්‍රියාකිරීමේ පැහැදිලි පුළුල් දර්ශනයක් අවශ්‍ය වනු ඇත. එයට අවශ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ සංඛ්‍යා දත්ත ගණනය කොට ව්‍යාපාරයේ තීරණ වලට විලඹීම සඳහා දත්ත ලබාගැනීමේ පහසුව.
- ව්‍යාපාර කටයුතු වලදී සහ ප්‍රසම්පාදන කටයුතු වලදී පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන කේන්ද්‍රීය මිලදී ගැනීමේ ආකෘතියක් භාවිතා කොට මෙමගින් අනවශ්‍ය වියදම් සහ හිතකානුකූල බලයක් නොමැති අනවසර පුද්ගලයන්ගේ ග්‍රහනයට පද්ධතිය හඟු වීම වැලකීම.
- පාරිභෝගික සංතෘප්තිය වැඩිකිරීම සඳහා මෙම පද්ධතිය උපයෝගී වී ඇති අතර අදාල කාල සීමාව තුළදී වෙළඳ භාණ්ඩ හා සේවා නිසියාකාරයෙන් පාරිභෝගිකයන් හට ලබාදීම සඳහා මෙම පද්ධතිය ඉවහල්වී ඇතිබව පාරිභෝගික ධනාත්මක ප්‍රතිචාර මඟින් තහවුරු වී ඇත .
- විශ්ලේෂණාත්මක වාර්ථා ජනනය කිරීම තුළින් ආයතනයේ සම්පත් නිසියාකාරයෙන් කළමනාකරණය කොට නාස්තිය මගහැරීමට ඉවහල් වීම.
- සියළුම ව්‍යාපාර අංශ මෙම පද්ධතිය මඟින් නිසියාකාරයෙන් කළමනාකරණය කිරීම තුළින් ඉතා පහසුවෙන් ව්‍යාපාර තීරණ වලට විලඹීමට හැකි වීම.
- ආයතනය බාහිර පාර්ශව සමඟ ව්‍යාපාර කටයුතු වල නිරත වීමේදී විනිවිද භාවයකින් යුතුව තොරතුරු හුවමාරුකර ගන්නා අතර මේ සඳහා ආයතනය තුළ පවතින ඵලදායී වාර්ථාකරන ක්‍රියාවලිය තවත් ඉදිරියට රැගෙන යාමට මෙම මෙහෙයුම් පද්ධතිය සමත්විය.
- මෙහෙයුම් පද්ධතිය සකස් වී ඇත්තේ දත්තයන්ගේ ආරක්ෂාව සිදුවන ආකාරයට වන අතර ආයතනය පුළුල් වීමේදී මෙමගින් අනති සහයක් ලැබී ඇත .
- නිරන්තරයෙන් වෙනස්වන ව්‍යාපාර සහ තාක්ෂණික ලෝකයට ආයතනය හැඩගැන්වීම සඳහා මෙහෙයුම් පද්ධතිය අනති වේදිකාවක් වී ඇත.


සංස්ථාපිත පිලිගත් සම්මතයන්

පසුගිය වර්ෂය තුළ ශ්‍රී STC අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය ඉමහත් කැපවීමකින් සහ ධෛර්යකින් යුතුව ආයතන පාලනය යහපත් අයුරින් පවත්වාගෙන ගොස් ඇත. මීට අමතරව STC ආයතනය සතුව සුදුසුකම්ලත් ගණකාධිකාරී වරියකගෙන් සම්පූර්ණ වූ අභ්‍යන්තර විගණන අංශයක් ඇති අතර එමගින් අභ්‍යන්තර පාලනයේ නිරවද්‍ය භාවය තහවරු කිරීම සහ යහපත් පාලන පරිසරයක් පවත්වාගෙන යාම සිදුකරයි. තවද විගණන කමිටුවක් මගින් අභ්‍යන්තර විගණන අංශයේ කටයුතු සහ ක්‍රියාකාරිත්වය අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරනු ලබයි.

අධ්‍යක්ෂ මණ්ඩලය



විගණන කමිටුව



භාවිතා කරනු ලබන ව්‍යාපාර කළමනාකරණ මෙවලම්

- 1) ආයතනික සැලසුම් 2011/12-2015/16
- 2) වාර්ෂික වාර්තාව 2013/14
- 3) එස්.ඒ.සී. ප්‍රසම්පාදන විධිවිධාන
- 4) එස්.ඒ.සී. ක්‍රියාකාරී සැලසුම
- 5) එස්.ඒ.සී. භාණ්ඩ නාමාවලිය
- 6) එස්.ඒ.සී. නාමාවලිය
- 7) එස්.ඒ.සී. වෙළඳ ණය පිළිබඳ විධිවිධාන




මූල්‍ය කාර්යසාධනය

	2013/2014 (Rs. 000's)	2012/2013 (Rs. 000's)	වෙනස (%)
මෙහෙයුම්			
පිරිවැරදීම	3,052,009	2,269,670	26%
පොළී සහ බදු වලින් පසු මෙහෙයුම් ඉපැයුම	71,619	89,238	-25%
බදු පෙර ලාභය	78,741	97,599	-24%
බදු පසු ලාභය	46,041	66,749	-45%
ශේෂ පත්‍රය			
ජංගම නොවන වත්කම්	460,722	301,887	34%
ජංගම වත්කම්	1,814,105	1,756,851	03%
ජංගම වගකීම්	1,540,613	1,384,555	10%
ජංගම නොවන වගකීම්	48,550	34,559	29%
ප්‍රකාශ කල ප්‍රාග්ධනය හා සංචිත	685,664	639,623	07%
මුදල් ප්‍රවාහ			
මෙහෙයුම් කටයුතු වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	438,725	324,585	26%
මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගත් මුදල් ප්‍රවාහය	403,115	312,126	23%
ආයෝජන සඳහා යෙදවූ මුදල්	(135,798)	29,169	121%
මූල්‍ය ප්‍රතිපාදන සඳහා යෙදවූ මුදල	(382,273)	(344,672)	10%
කොටසක තොරතුරු			
කොටසක ඉපැයුම	5.07	6.69	-32%
කොටසක ශුද්ධ වත්කම්	68.57	63.96	07%
වැදගත් මූල්‍ය අනුපාත			
ඝෂණීය අනුපාතය	0.83	1.00	-21%
ජංගම අනුපාතය	1.18	1.27	-8%
ද්‍රවශීලතා අනුපාතය	1.10	1.76	-60%
හිමිකම් මත ප්‍රතිලාභය	0.07	0.10	-43%
වත්කම් මත ප්‍රතිලාභය	0.02	0.03	-50%

ප්‍රස්ථාරික නිරූපනය


වර්ෂය	පිරිවැටුම (රු. මිලියන)
05/06	367
06/07	244
07/08	321
08/09	509
09/10	875
10/11	1,093
11/12	1,872
12/13	2,269
13/14	3,052

පිරිවැටුම (රු. මිලියන)




වර්ෂය	බදු පෙර ලාභය (රු. මිලියන)
05/06	(29)
06/07	(58)
07/08	4
08/09	28
09/10	52
10/11	59
11/12	84
12/13	97
13/14	78

බදු පෙර ලාභය (රු. මිලියන)



වර්ෂය	මුළු වත්කම් (රු. මිලියන)
05/06	450
06/07	538
07/08	530
08/09	600
09/10	2,639
10/11	2,028
11/12	2,469
12/13	2,059
13/14	2,275


මුළු වත්කම් (රු. මිලියන)



ප්‍රස්ථාරිත නිරූපනය


වර්ෂය	ශුද්ධ වත්කම් (රු. මිලියන)
05/06	238
06/07	349
07/08	352
08/09	372
09/10	441
10/11	484
11/12	572
12/13	640
13/14	686

ශුද්ධ වත්කම් (රු. මිලියන)




වර්ෂය	කොටසක ඉපයුම් (රු. මිලියන)
05/06	(2.90)
06/07	(5.83)
07/08	0.36
08/09	1.94
09/10	4.84
10/11	4.36
11/12	6.32
12/13	6.69
13/14	5.07

කොටසක ඉපයුම් (රු. මිලියන)




වර්ෂය	ආයෝජන ප්‍රාග්ධනය මත ප්‍රතිලාභය (රු. මිලියන)
05/06	-10.98%
06/07	-15.98%
07/08	1.10%
08/09	4.77%
09/10	11.08%
10/11	13.00%
11/12	16.00%
12/13	13.08%
13/14	11.69%

ආයෝජන ප්‍රාග්ධනය මත ප්‍රතිලාභය (%)




විකුණුම් ආදායම් ප්‍රස්ථාරික නිරූපණය 2000/2001 සිට 2013/2014



වෙළඳ අංශ ප්‍රගතිය 2013/ 2014

ආදායම් උත්පාදක



අංශය	ආදායම රු.
රසායනික ද්‍රව්‍ය	CA 693,769,310
තොරතුරු තාක්ෂණ අංශය	ICT 467,681,376
කාර්යාලීය උපකරණ	OS 357,650,887
මෝටර් රථ අංශය	AP 189,269,651
තීරු බදු රහිත වෙළඳ ප්‍රදර්ශනාගාරය	DFS 229,800,783
විද්‍යුත් සහ විදුලි උපකරණ	ELDV 204,572,856
විශේෂ ව්‍යාපෘති අංශය	SPU 205,493,861
ගෘහ උපකරණ	HR 235,468,034
ඉදිකිරීම් ද්‍රව්‍ය	CH 341,289,804
වෙනත්	OA 127,012,296
	3,052,008,860

Dayananda Samarawickrema & Co.,

CHARTERED ACCOUNTANTS

Partners

H.G. Dayananda F.C.A.

J. Rajasuriya F.C.A., B.A.

P.D.G. Ravinatha A.C.A.

K.G. Chandana Kumara A.C.A.

No. 20/26, Station Lane,

Nugegoda, Sri Lanka.

Tele : 2854614, 2809650, 2822940

Fax : 2820112

E mail : dsandco@sltnet.lk

ස්වාධීන විගණකවරුන්ගේ වාර්තාව

සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ කොටස් හිමියන් වෙත,

මූල්‍ය ප්‍රකාශන මත වාර්තාව

අප විසින් සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ. 2014/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළ මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය, ආදායම් ප්‍රකාශය, වර්ෂය සඳහා වන මුදල් ප්‍රවාහ ප්‍රකාශය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තින්වල සාරාංශය හා අනෙකුත් ලබාදී ඇති විස්තරාත්මක සටහන් විගණනය කර ඇත.

මූල්‍ය වාර්තා සඳහා වන කළමනාකාරිත්වයේ වගකීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීමේ වගකීම කළමනාකරණය සතුවේ. මෙම වගකීම යටතට සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය වාර්තා ප්‍රමාණාත්මක වැරදි හා අඩුපාඩු වලින් තොරව පිළියෙල කිරීම හා සාධාරණව ඉදිරිපත් කිරීම, සුදුසු ගිණුම්කරණ ප්‍රතිපත්තින් තෝරාගැනීම හා භාවිතා කිරීම සහ සාධාරණව ගිණුම්කරණ ඇස්තමේන්තු සැකසීම අයත්වේ.

විගණනයේ විෂය පථය සහ විගණන මතය සඳහා පදනම

අපගේ වගකීම වන්නේ අපගේ විගණනයට අනුව මූල්‍ය ප්‍රකාශන මත මතයක් ප්‍රකාශ කිරීමයි. අපි විගණනය සිදුකළේ ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්වලට අනුකූලවයි. එම විගණන ප්‍රමිතීන්ට අනුකූලව අප මූල්‍ය වාර්තාවන් ප්‍රමාණාත්මක වැරදි හා අඩුපාඩු වලින් තොර බවට සාධාරණ සහතිකවීමක් ලබා ගැනීම සඳහා විගණනය සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සිදු කරන ලදී.

වටිනාකම් තහවුරු කරන සාක්ෂි නියැදි පදනම මත විමසීම, පරීක්ෂා කිරීම හා මූලික හෙළිදරවු කිරීම විගණනයට ඇතුළත් වේ. විමසීම විගණනයක අන්තර්ගතයට යොදාගත් ගිණුම්කරණ සංකල්පයන්, කළමනාකරණය විසින් යොදාගන්නා ලද වැදගත් ගිණුම්කරණ ඇස්තමේන්තු මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල පවතින ඉදිරිපත් කිරීම් සහ ඇගයීම් මෙයට ඇතුළත්වේ.


අපගේ විගණන සඳහා අප විසින් අපගේ දැනුමට අනුව අවශ්‍ය සියලුම තොරතුරු හා පැහැදිලිකිරීම් ලබාගෙන ඇත. එමගින් අපගේ මතය ප්‍රකාශ කිරීමට සාධාරණ පදනමක් අපගේ විගණනය මගින් සපයන බව අප විශ්වාස කරයි.

මතය

අපගේ විගණන මතය අනුව සමාගම විසින් 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළ ගිණුම් වාර්තා විධිමත්ව පවත්වාගෙන ගොස් ඇත. එබැවින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව සමාගමේ මූල්‍ය වාර්තා වලින් 2014 මාර්තු 31 වැනි දිනට සමාගමේ තත්වය හා ලාභය පිළිබඳව සත්‍ය හා සාධාරණ තත්වයක් පෙන්නුම් කරයි.

නිතිමය සහ නියාමන වාර්තාව

අපගේ මතය අනුව ඉහත සඳහන් මූල්‍ය වාර්තා 2007 අංක 7 දරණ සමාගම් පනතේ වගන්ති 151 (2) හි අවශ්‍යතා වලට අනුකූලව සකස්කර ඇත.



ඔබගේ හිතවත්

දයානන්ද සමරවික්‍රම සහ සමාගම

වරලත් ගණකාධිකාරීවරු

26.09.2014

මුළු ආදායම් ප්‍රකාශය

2014 මාර්තු 31 න් අවසන් වසර සඳහා

	Notes	2013/2014 රු. ශත	2012/2013 රු. ශත
ආදායම	03	(3,052,008,859.68)	2,269,669,870.50
විකුණුම් පිරිවැය		(2,551,877,551.08)	(1,893,843,007.70)
දළ ලාභය		500,131,308.60	375,826,862.80
වෙනත් මෙහෙයුම් ආදායම්	04	14,327,231.73	66,046,760.67
		514,458,540.33	441,873,623.47
බෙදාහැරීමේ වියදම්	05	144,242,208.91	102,012,241.30
පරිපාලන වියදම්	06	284,352,724.68	250,623,102.62
		428,594,933.59	352,635,343.92
පොලී හා බදු පෙර ඉපැයීම්		85,863,606.74	89,238,279.55
ශුද්ධ මූල්‍ය ආදායම/(වියදම)	07	(7,122,145.34)	8,361,134.87
බදු පෙර ලාභය		78,741,461.40	97,599,414.42
ආදායම් බද්ද (බදු)	08	(28,053,789.40)	(30,659,122.00)
ශුද්ධ වාර්ෂික ලාභය		50,687,672.00	66,940,292.42
අනෙකුත් විස්තීරණ ආදායම්			
සත්‍ය ලාභය/අලාභය සේවාදායක ප්‍රතිලාභ මත		(4,646,909.90)	(191,172.60)
අනෙකුත් විස්තීරණ ආදායම් සඳහා බදු - ශුද්ධ බදු		(4,646,909.90)	(191,172.60)
වාර්ෂික ශුද්ධ ආදායම		46,040,762.10	66,749,119.82
කොටසක් සඳහා මූලික ඉපැයුම	09	5.07	6.69

ගිණුම්කරණ ප්‍රතිපත්තීන් සහ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශයේ මූලික කොටස් බව සලකන්න
(වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යාත්මක අගයන් සෘණ අගයන් බව සලකන්න)

මූල්‍ය තත්ව ප්‍රකාශය (ශේෂ පත්‍රය)


2014 මාර්තු 31 දිනට

වත්කම්	සටහන	2013 / 2014 රු. ශත	2012 / 2013 රු. ශත
ජංගම නොවන වත්කම්			
දේපල පිරිසහ උපකරණ	10	454,192,835.53	296,807,084.57
ආයෝජන	11	20.00	20.00
සේවක ණය	12A	6,428,986.00	5,079,540.00
පහසු ගෙවීමේ ණය යෝජනා ක්‍රමය	12B	100,652.15	-
මුළු ජංගම නොවන වත්කම්		460,722,493.68	301,886,644.57
ජංගම වත්කම්			
තොග	13	541,587,126.96	370,020,969.52
වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑ	14	593,003,244.33	369,635,480.03
සේවක ණය - වර්ෂයක් ඇතුළත	12A	3,564,287.30	4,192,971.00
පහසුගෙවීමේ ණය යෝජනා ක්‍රමය	12B	35,823.85	-
ආනයනික සහල් සහනාධාර	15	324,164,383.53	702,236,364.67
කෙටි කාලීන ආයෝජන (ස්ථිර තැන්පත්)		333,655,364.79	301,388,272.29
මුදල් හා මුදල් සමාන දෑ	16	18,094,797.50	9,376,769.51
		1,814,105,028.26	1,756,850,827.02
මුළු වත්කම්		2,274,827,521.94	2,058,737,471.59
ප්‍රකාශ කල ප්‍රාග්ධනය (රු 10 සාමාන්‍ය කොටස් මිලියන 10)		100,000,000.00	100,000,000.00
පොදු සංචිත		45,607,646.27	45,607,646.27
ප්‍රත්‍යාගණන සංචිත		241,108,236.09	241,108,236.09
අනෙකුත් සංචිත		(7,982,239.03)	(3,335,329.13)
ප්‍රත්‍යාගණන සංචිත රඳවා ගත් ඉපැයීම්		306,930,632.67	256,242,960.67
මුළු ස්කන්ධය		685,664,276.00	639,623,513.90
ජංගම නොවන වගකීම්			
පොළී ගෙවන වගකීම්	17	20,769,567.92	12,931,601.84
විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම්	18	24,976,576.26	18,955,809.45
ශුද්ධ විලම්භිත බදු වගකීම්	19	2,803,745.41	2,671,854.01
		48,549,889.59	34,559,265.30
ජංගම වගකීම්			
ගෙවිය යුතු ආදායම් බදු		11,046,128.00	18,627,737.00
කෙටි කාලීන ණය	20	613,112,240.94	911,257,574.00
පොළී ගෙවන වගකීම්	17	6,029,869.76	5,777,804.78
වෙළඳ සහ වෙනත් ණය හිමියෝ	21	687,526,945.60	349,667,479.30
බැංකු අයිරාව	22	222,898,172.05	99,224,097.31
		1,540,613,356.35	1,384,554,692.39
මුළු ස්කන්ධය හා වගකීම්		2,274,827,521.94	2,058,737,471.59


ඉහත මූල්‍ය ප්‍රකාශන 2007 අංක 7 දරණ සමාගම් පනතට අනුකූලව සකසා ඇත.


 මුදල් කළමනාකාර

අධ්‍යක්ෂක මණ්ඩලය මෙම මූල්‍ය ප්‍රකාශ වල ඉදිරිපත් කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වගකීම භාරගනු ලබයි.


 සභාපති / කළමනාකාරන අධ්‍යක්ෂක


 අධ්‍යක්ෂක



ගිණුම්කරණ ප්‍රතිපත්තීන් සහ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශයේ මූලික කොටස් බව සලකන්න

(වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යාත්මක අගයන් සඳහා අගයන් බව සලකන්න)

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

2014 මාර්තු 31න් අවසන් වූ වසර සඳහා

	ප්‍රකාශ කළ ප්‍රාග්ධනය රු. ශත	ප්‍රත්‍යාග්‍යණ සංචිත රු. ශත	පොදු සංචිත රු. ශත	අනෙකුත් සංචිත රු. ශත	රඳවාගත් ලාභ/අලාභ රු. ශත	එකතුව රු. ශත
2012 අප්‍රේල් 01 දිනට හේමය	100,000,000.00	241,108,236.09	45,607,646.27	(3,144,156.53)	189,302,668.25	572,874,394.08
වසර සඳහා ලාභය/අලාභය	-	-	-	(191,172.60)	66,940,292.42	66,940,292.42
සත්‍ය ලාභය/අලාභය සේවාදායක ප්‍රතිලාභ මත	-	-	-	(191,172.60)	-	(191,172.60)
2013 මාර්තු 31 දිනට හේමය	100,000,000.00	241,108,236.09	45,607,646.27	(3,335,329.13)	256,242,960.67	639,623,513.90
2013 අප්‍රේල් 01 දිනට හේමය	100,000,000.00	241,108,236.09	45,607,646.27	(3,335,329.13)	256,242,960.67	639,623,513.90
වසර සඳහා ලාභය/අලාභය	-	-	-	(4,646,909.90)	50,687,672.00	50,687,672.00
සත්‍ය ලාභය/අලාභය සේවාදායක ප්‍රතිලාභ මත	-	-	-	(4,646,909.90)	-	(4,646,909.90)
2014 මාර්තු 31 දිනට හේමය	100,000,000.00	241,108,236.09	45,607,646.27	(7,982,239.03)	306,930,632.67	685,664,276.00

ගිණුම්කරණ ප්‍රතිපත්තියේ සහ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශයේ මූලික කොටස් බව සලකන්න (වරහන් තුළ දැක්වූ ඇති සංඛ්‍යාත්මක අගයන් සෘණ අගයන් බව සලකන්න)

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

2014 මාර්තු 31න් අවසන් වූ වසර සඳහා

	2013/2014	2012/2013	
	රු. ශත.	රු. ශත.	
මෙහෙයුම් කටයුතු වලදී ලද මුදල් ප්‍රවාහය			
බදු පෙර ශුද්ධ ලාභය	78,741,461.40	97,599,414.42	
ගැලපීම			
ලිසිං පොළිය	3,653,163.52	3,410,195.26	
ක්ෂය වීම් / ක්‍රමකේෂය	29,424,115.35	20,734,134.91	
පොළී ආදායම	(38,828,825.98)	(36,524,983.90)	
කෙටිකාලීන ණය හා බැංකු අයිරා පොළී	42,297,807.80	24,753,653.77	
දේපල,පිරිසහ සහ උපකරණ ඉවත ලීම/ විකිණීම	-	(4,016,715.60)	
ලියා හැරී නොගිය	-	(1,773,816.01)	
වෙළඳ ණය ගැතින්ගෙන් බොල් හා අඩමාන ණය වෙන් කිරීම	(1,713,471.64)	(2,153,431.79)	
පාරිභෝගික සඳහා වෙන් කිරීම	2,488,333.16	2,419,751.44	
ප්‍රාග්ධන වෙනස්කම් වලින් පසු මෙහෙයුම් ලාභය	116,062,583.61	104,448,202.50	
තොග වැඩි වීම/අඩු වීම	(171,566,157.44)	93,766,934.35	
වෙළඳ ණයගැතියෝ සහ අනිකුත් ලැබිය යුතු දෑ වැඩි/අඩුවීම්	(220,558,244.46)	(39,221,170.61)	
ආනයනික සහල් සහනාධාර ලැබීම (වැ/අ)	378,071,981.14	386,760,599.42	
පහසු ගෙවීමේ ණය වැඩි/අඩුවීම්	(136,476.00)		
වෙනත් ගෙවීම් වැඩි වීම/අඩු වීම	336,851,043.30	(221,169,178.17)	
මෙහෙයුම් ක්‍රියාකාරකම් මගින් ලද මුදල් ප්‍රවාහය	438,724,730.15	324,585,387.49	
ගෙවූ රඳවා ගැනීමේ බදු	(3,588,108.54)	(2,919,971.72)	
ගෙවූ ආදායම් බදු	(30,906,976.00)	(9,418,841.00)	
ගෙවූ පාරිභෝගිකය	(1,114,476.25)	(120,048.50)	
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	403,115,169.36	312,126,526.27	
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය			
දේපල,පිරිසහ සහ උපකරණ මිලදී ගැනීම්	(35,460,081.37)	(11,372,788.04)	
ප්‍රාග්ධන නොවීම් වැඩ සඳහා ආයෝජනය	(137349784.90)	-	
වත්කම් විකිණීමෙන් ලත් ආදායම		4,016,717.60	
ලද පොළිය	37,012,016.02	36,524,983.90	
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	(135,797,850.29)	29,168,913.46	
මූල්‍ය කටයුතු වලින් ලත් මුදල් ප්‍රවාහය			
ස්ථාවර තැන්පතු වල ආයෝජන	(32,267,092.50)	(45,279,745.44)	
ශුද්ධ ණය උත්පාදනය	(298,145,333.06)	(261,109,995.94)	
ණය ආපසු ගෙවීම් සහ බැංකු අයිරා පොළී ගෙවීම්	(42,297,807.80)	(24,753,653.77)	
ලිසිං මූලික ගෙවීම්	-	(3,028,000.00)	
ලිසිං වාරික ගෙවීම්	(9,563,132.46)	(10,500,964.50)	
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	(382,273,365.82)	(344,672,359.65)	
ශුද්ධ වර්ධනය / පිරිහීම සහ මුදල් වලට සමාන දෑ	(114,956,046.75)	(3,376,919.92)	
වසර මුල මුදල් සහ මුදල් වලට සමාන දෑ	(89,847,327.80)	(86,470,407.88)	
වර්ෂ අවසානයේ මුදල් සහ මුදල් වලට සමාන දෑ - (සටහන්)	(204,803,374.55)	(89,847,327.80)	
(සටහන් අ) - මුදල් සහ මුදල් වලට සමාන දෑ ගෙනහැර දැක්වීම			
බැංකු මුදල්			
ලංකා බැංකුව	ගිණුම් අංක - 8859546	1,180,169.62	686,625.78
සම්පත් බැංකුව	ගිණුම් අංක - 000930000337	204,497.94	962,622.94
සෙලාන් බැංකුව	ගිණුම් අංක 001 - 086401310067001	-	146,089.73
සෙලාන් බැංකුව	ගිණුම් අංක 001 - 086401310067002	-	63,403.45
සම්පත් බැංකුව	ගිණුම් අංක - 002930006974	4,255,736.61	4,877,263.86
(තීරු බදු රහිත)			
NDB බැංකුව	ගිණුම් අංක - 101000160408	-	1,448,369.91
ලංකා බැංකුව	ගිණුම් අංක - 1060	21,847.08	23,019.15
NDB බැංකුව	ගිණුම් අංක - 106340003864	1,089,588.19	506,524.46
අතැති මුදල්			
සුළුමුදල් ආශ්‍රමය		341,829.70	370,658.37
අතැති මුදල්		11,001,128.36	292,191.86
බැංකු අයිරාව			
මහජන බැංකුව	ගිණුම් අංක - 004100120210918	(222,242,040.21)	(67,690,477.30)
ලංකා බැංකුව	ගිණුම් අංක 73927627 - නිල ඇදුම් සඳහා		(31,533,620.01)
NDB බැංකුව	ගිණුම් අංක - 106340003864	(656,131.84)	
		204,803,374.55	89,847,327.80

මූල්‍ය වාර්තා සඳහා සටහන්

1. පොදු විස්තරය

සී/ස ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) හිඟිගත සංස්ථාව සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කොට ඇත.

මෙහි ලියාපදිංචි ප්‍රධාන කාර්යාලය අංක 100, නවමි මාවත, කොළඹ 02 යන ස්ථානයේ සිට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබයි.

ආයතනයේ ප්‍රධාන කර්තව්‍ය මෙහෙයුම් වෙළඳාම හා ප්‍රතිසම්පාදන කටයුතු වන අතර රාජ්‍ය අංශයේ ප්‍රධාන සැපයුම් කරුවෙකු ලෙස ද ආයතනය ක්‍රියා කරනු ලබයි. 2014 මාර්තු 31 වන දිනට ආයතනික ශ්‍රම බලකාය 392 කි.

2. වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තීන්

ආයතනය තම මූල්‍ය ප්‍රකාශනය සැකසීමේදී ප්‍රධාන ගිණුම්කරණ ප්‍රතිපත්තීන් පහත පරිදි අදාල කර ඇත.

2.1 පිළියෙළ කිරීමේ පදනම

2.1.1 අනුගතවීමේ ප්‍රකාශනය

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව ප්‍රමිතීන්ට අනුකූලව සහ 2007 අංක 07 දරණ සමාගම් පනතේ නියමයන්ට අනුකූල වන අයුරින් සකස් කොට ඉදිරිපත් කර ඇති අතර සංසාදනාත්මක මුළු ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ව ප්‍රකාශය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සමඟ ගිණුම්කරණ ප්‍රතිපත්තීන් සහ මූල්‍ය වාර්තා සඳහා සටහන් අන්තර්ගත කර ඇත.

2014 සැප්තැම්බර් මස 26 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම මූල්‍ය ප්‍රකාශනය සඳහා අනුමැතිය හිමි විය.

2.1.2 ඉදිරිපත් කිරීමේ පදනම

පහත දැක්වෙන අයිතමයන් හැර අනෙකුත් සියළුම අයිතම ගෙනහැර දක්වා ඇත්තේ "වේනිකාසික පිරිවැය පදනම" පදනම් කර ගනිමිනි.

අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හි අංක 19 ට අනුව, විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම වර්ථමාන අගයට පෙන්වා ඇත්තේ ප්‍රක්ෂිප්ත ඒකක ණය ක්‍රමය පදනම් කර ගනිමිනි

ආ) ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සමාගම් කටයුතු අධීක්ෂණයෙන් පසුව ආයතනයේ කටයුතු අනාගත කාල පරිච්ඡේදයක් සඳහා කරගෙන යාමට අවශ්‍ය සම්පත් සමාගම සතු බව තහවුරු කර ඇත. එම නිසා අඛණ්ඩ පැවැත්ම හැමිනි සංකල්පය මූල්‍ය ප්‍රකාශ ප්‍රකාශයට පත් කිරීමේදී සැලකිල්ලට ගෙන ඇත.

2.1.3 සංසන්දනාත්මක විශ්ලේෂණය

පසුගිය වසර වල මූල්‍ය ප්‍රකාශන වල අදාල ශේෂයන් ජංගම වර්ෂයේ ඉදිරිපත් කිරීම් වලින් සනාථ කිරීම සඳහා අවශ්‍ය විටදී නැවත වර්ගීකරණය කොට දක්වා ඇත.

2.1.4 ඇස්තමේන්තු සහ තීරණාත්මක ගිණුම්කරණ විනිශ්චයන් භාවිතය

මූල්‍ය ප්‍රකාශන අදාල ගිණුම්කරණ ප්‍රතිපත්තීන් අනුව පිළියෙල කිරීමේදී කළමනාකාරිත්වය විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන භාවිතයට ගෙන ඇති අතර මෙමගින් වත්කම්, වගකීම්, ආදායම් සහ වියදම් කෙරෙහි සෘජු බලපෑමක් ඇති අවස්ථාවන්හිදී ප්‍රකාශයට පත් කරන ප්‍රකාශන සැබෑ තත්වයට වෙනස් විය හැකිය.

මෙම ඇස්තමේන්තු සහ උපකල්පන වාර්ෂිකව කළමනාකාරිත්වයේ සමාලෝචනයට පත්වන අතර එම අවස්ථාවන්හිදී ගිණුම්කරණ ඇස්තමේන්තු වලට සිදුකරන ලද ප්‍රතිශෝධන අදාල ගිණුම් වර්ෂයේ හදුනා ගැනීම සහ එම ඇස්තමේන්තු ප්‍රතිශෝධනය කිරීම, සහ ඉදිරි ගිණුම් වර්ෂ වල මූල්‍ය ප්‍රකාශන වලට ගනු ලබයි.

සටහන් අංක 18 ගිණුම් කිරීමේ නිෂ්චිත විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම. සටහන් අංක 19 විලම්භිත බදු. මූල්‍ය ප්‍රකාශන සඳහා බලපාන උද්ධමනකාරී සාධක වලට ගැපවීම් සිදුකර නොමැත. වැදගත් සහ සුදුසු ප්‍රතිපත්තීන් ඉදිරි සටහන්වල ඉදිරිපත් කර ඇත.

2.1.5 විදේශීය මුදල් ගණුදෙනු පරිවර්ථනය

අ) ඉදිරිපත් කොට භාවිතයේ ඇති සහ ක්‍රියාකාරී මුදල් ඒකකය විදේශ මුදල් ගණුදෙනු ගිණුම්ගත කිරීමේදී අදාල ගණුදෙනුව සිදුවූ දිනට පැවති විදේශීය හුවමාරු අනුපාතය පදනම් කර ගනු ලබයි. අදාල ගණුදෙනු පියවීමේදී ඇති වූ ලාභ හෝ අලාභ පරිවර්ථනය කර ඇත්තේ වසර අවසානයේ පැවති හුවමාරු අනුපාතයන්ට අනුවයි. ආයතනයේ ගිණුම් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් වලිනි, මෙය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරිත්වය දරණ මුදල් ඒකකය වේ.

ආ) ගණුදෙනු සහ ශේෂයන් විදේශ මුදල් ගණුදෙනු ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමේදී අදාල දිනට පැවති විනිමය අනුපාතය අනුව ගලපා ගිණුම් වල දක්වා ඇත.

2.2 වත්කම් සහ ඒවායේ වටිනාකම තක්සේරු කිරීමේ පදනම. මූල්‍ය තත්ව ප්‍රකාශනය අනුව ජංගම වත්කම් ලෙස මුදල්, බැංකු ශේෂය සහ වසර තුළ සාමාන්‍ය ක්‍රියාවලියේදී මුදල් බවට පරිවර්ථනය කරගත හැකි වත්කම් අන්තර්ගත වේ. මුදල් බවට පරිවර්ථනය කිරීමට වසරකට වඩා වැඩි කාලයක් ගතවන වත්කම් ජංගම වත්කම් වලට ඇතුළත් නොවේ.

2.2.1 දේපල, පිරිසිඳු සහ උපකරණ 2.2.2 හදුනාගැනීම සහ මිණුම්කිරීම දේපල, පිරිසිඳු, උපකරණ මූලික පිරිවැයෙන් සමුච්චිත ක්‍ය සහ සමුච්චිත අපහායන පාඩුව අඩු කිරීමෙන් පසුව පෙන්වයි. මෙයට අමතරව ආයතනය විසින් ගොඩනගා ගත් වත්කම් වල අගය පෙන්වා ඇත්තේ ඒ වෙනුවෙන් දරණ ලද අමුද්‍රව්‍ය පිරිවැය, සෘජු ශ්‍රමය සහ දරන ලද අනෙකුත් සෘජු වියදම් ද ඇතුළත්ව එම වත්කම් භාවිතයට ගත හැකි වන ආකාරයට පත් කර ගැනීමට දැරූ සියළු පිරිවැය ඇතුළත් අගයට වේ.

කිසියම් දේපල, පිරිසිඳු, උපකරණ වර්ෂ කිහිපයකදී මිලට ගත් වත්කම් නම් එහි ඵලදායී පිරිමාලය බෙදා දැක්වීම කල යුත්තේ ප්‍රධාන සංඝටක වල පැවැත්ම පදනම් කර ගනිමිනි.

දේපල, පිරිසිඳු, උපකරණවල සමුච්චිත ක්ෂය අගය අඩුකල පසු අගය වාර්ෂික සමාලෝචනයට ලක්වන අතර කිසියම් වෙනස්කමක් සිදු වුව හොත් එම වෙනස්කමට අදාල පිරිවැය මත වූ ක්ෂය අගය අඩු කිරීමෙන් අනතුරුව එය ගෙන හැර දැක්වේ. එම ක්ෂය කල අගය අඩුකර නොහැකි අවස්ථාවලදී එම වත්කම මත වූ ක්ෂය ලියා හැර ඉන්පසු ඉතිරි වන අගය එම දේපල, එසේ හැක්කම් පිරිසිඳු, උපකරණ පොත් අගය ලෙස ගෙන හැර දක්වනු ලැබේ.

2.2.3 පසුව සිදුවූ පිරිවැය

දේපල, පිරිසිඳු හෝ උපකරණයන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා දරණ ලද පිරිවැය හේතුවෙන් එහි ඵලදායී පීච කාලය වැඩි වන්නේ නම්, එහි අගය ගණනය කල හැකි නම් විවර්තනක් ගිණුම් ගත කරනු ලබන අතර එය ප්‍රාග්ධන වියදමක් ලෙස ගෙනහැර දැක්වේ. දේපල, පිරිසිඳු, උපකරණ දෛනික භාවිතයේදී සිදුවන වියදම් ගෙන දක්වනු ලබන්නේ ආයතනයේ ආදායම් ප්‍රකාශයෙහි වේ.

2.2.4 නොහදුනාගැනීම

දේපල, පිරිසිඳු හෝ උපකරණයන්හි ධාරණ පිරිවැය හදුනා ගන්නා අතර එම වත්කම සඳහා ආර්ථික වටිනාකමක් නොමැති අවස්ථාවන්හිදී හෝ භාවිතයෙන් ඉවත් කරඇති විටදී එය ආයතනය විසින් බැහැර කෙරේ. එහිදී ඇතිවන ලාභය හෝ අලාභය ආදායම් ප්‍රකාශයෙහි දැක්වේ.

2.2.5 ක්ෂය

ආයතනයේ දේපල, පිරිසිඳු හෝ උපකරණ ක්ෂය කිරීමේදී එය ආදායම් ප්‍රකාශයෙහි හදුනා ගනු ලබන්නේ "සරල මාර්ග ක්‍රමය" යටතේ පිරිවැය හෝ ප්‍රත්‍යක්ෂිත වටිනාකමෙන් සුන්බුන් අගය අඩුකර ඵලදායී පීචිත කාලය පුරාවට බෙදා හැරීමෙනි. ලිපිං පහසුකම් යටතේ ඇති වත්කම් ක්ෂය කරනු ලබන්නේ ලිපිං පහසුකම් සලසනු ලබන හෝ එම වත්කමේ පීච කාලය යන අයිතම දෙකෙන් අඩු කාල සීමාවටයි. ඉඩම් ක්ෂය කරනු නොලැබේ.

ඵලදායී පීච කාලය වත්කම් වර්ගය අනුව

ගොඩනැගිලි	7.5 %
බදුකර වත්කම් මත වියදම් දැරීම	20 %
රථවාහන	20 %
කාර්යාල උපකරණ	10 %
පරිසරය මෙවලම්	33.33 %
මෙවලම් හා උපකරණ	10 %
ගෘහ භාණ්ඩ/සවිකිරීම්	10 %

සෑම වසරකම ක්ෂය කරනු ලබන ක්‍රමය සහ අයිතමයන්ගේ ජීව කාලය සමාලෝචනය කර කළමනාකාරිත්වය විසින් මූල්‍ය වාර්තාවල ගෙනහැර දක්වනු ලබයි.

2.2.6 ප්‍රාග්ධන නොතිම් වැඩ

වර්ෂය තුළදී කරනු ලැබූ ප්‍රාග්ධන වියදම් වර්ෂ අවසානයේදී නිමා නොවේ නම් ඒවා ඉහත සඳහන් ලෙස වර්ග කර ඇත. තවද වර්ෂය තුළ වැඩ නිමා වූ ප්‍රාග්ධන අයිතම දේපල, පිරිසිදු, උපකරණ ලෙස මූල්‍ය ප්‍රකාශන වල ගෙනහැර දක්වා ඇත.

2.2.7 මූල්‍යමය ව්‍යුත්පන්න වත්කම් වර්ගීකරණය

ආයතනය මූල්‍යමය වත්කම් මෙසේ ගෙනහැර දක්වනු ලබයි. සාධාරණ අගය මත ලැබිය යුතු දෑ ලෙස සහ විකිණීම සඳහා කල්පිරුණු පසුව යන අයුරින් මෙම ඉදිරිපත් කිරීම සිදුවේ. කළමනාකාරිත්වය වීම වත්කම් ප්‍රථමයෙන් ඉහත ලෙස වර්ගීකරණය කරනු ලබන අතර ආයතනය තුළ මෙම වර්ෂය තුළදී කිසිදු මූල්‍යමය වත්කමක් නොවීය.

2.2.8 ණය සහ ලැබිය යුතු දෑ

ණය සහ ලැබිය යුතු දෑ මූල්‍යමය වත්කම් ලෙස දැක්වෙන අතර මෙම අයිතම වල වටිනාකම නිශ්චය කිරීමට වෙළඳපොල වටිනාකම් ගත නොහැක්කේ විය ක්‍රියාකාරී වෙළඳපොල තුළ සංසරණය නොවන බැවිනි. මෙම වත්කම් ජංගම වත්කම් වන අතර මාස 12 ට වැඩි කාලයකින් පසු කල් පිරෙන්නේ නම් ජංගම නොවන වත්කම් ගණයට අයත් වේ. ආයතනයේ ණය සහ ලැබිය යුතු දෑ වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ ගෙන්ද සමන්විතයි. තවද මුදල් හා මුදල් වලට සමාන දෑ ද මෙහි පිළිබිඹු වේ.

2.2.9 මූල්‍ය වත්කම් හානිකරණය

ක්‍රමක්ෂය පිරිවැය මත වත්කම් ගිණුම්කරණ වර්ෂ අවසානයේදී ආයතනයේ මූල්‍ය වත්කම් හි අගයේ හානිකරණයක් වීද යන වග සමාලෝචනය කරනු ලබයි. මෙහිදී හානිකරණය වීමට යම්කිසි හේතුවක් සිදුවිය යුතු අතර අවක්ෂේපිත සාධකද මේ සඳහා තිබිය හැකියි. මෙමගින් ආයතනයේ මූල්‍ය වත්කම් වලට හෝ මූල්‍ය වත්කම් කාණ්ඩයේ මුදල් ප්‍රවාහයන් හට බලපෑමක් සිදුවිය හැකි වේ. මෙයට හේතු ලෙස ණය ගැතියන්ට හැවත ගෙවීමේ නොහැකියාව, වස්තු හංගත්වය හෝ මූල්‍ය ප්‍රතිසංවිධාන කටයුතු දැක්විය හැකියි. තවද ආර්ථික වාතාවරණය මූල්‍ය ප්‍රවාහයන් අඩුවීම කෙරෙහි බලපෑ හැකි මූලික සාධකයක් වේ. ණය හා අනෙකුත් ලැබිය යුතු දෑ හි අලාභයන් මගින් ලබන්නේ වත්කමේ දැන් පවත්නා අගය සහ අනාගත මුදල් ප්‍රවාහ වල අගය වට්ටම් කිරීමෙන් ලැබෙන අගය ගැනීමෙනි. වත්කම් අගය අඩු වන්නේ නම් විය ආදායම් ප්‍රකාශයේ ගෙන හැර දැක්වේ.

2.2.10 අපහායනය මූල්‍ය නොවන වත්කම්

කාල නිර්ණයන් නොමැති වත්කම් ක්‍රමක්ෂය සිදු කරනු නොලබයි. නමුත් වාර්ෂිකව අපහායනය සඳහා පරීක්ෂා කෙරේ. ඉහත සඳහන් වත්කම් හැර අනෙකුත් වත්කම් වාර්ෂිකව අපහායනය සඳහා පරීක්ෂා කරනු ලබයි. විහිදී වටිනාකමේ ඇතිවන වෙනස් වීම් මූල්‍ය ප්‍රකාශන වල දක්වනු ලබයි.

2.2.11. මූල්‍ය වගකීම්

මූලික හඳුනාගැනීම සහ මිණුම්කණ

මූල්‍ය වගකීම් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිනි අංක 390 යටතේ ලාභ අලාභ , ණය හා තාවකාලිකව ගන්නා ණය වශයෙන් සුදුසු පරිදි වර්ග කර ඇත. මූලික අවස්ථාවේදී අදාල ආයතනය විසින් මූල්‍ය වගකීම් වර්ගීකරණය කරනු ලබයි. ණය, තාවකාලික ණය හුවමාරු වටිනාකම වැනි මූල්‍ය වගකීම් වෙළඳපල අගයට එකතු කර හඳුනාගනු ලබයි. ආයතනයක මූල්‍ය වගකීම් වලට සහ අනිකුත් ගෙවීම් ලාභ සහ අලාභ අනුව වෙළඳපල අගයද ඇතුළත් වේ. විකිණීමට යෝජිතව තිබූ මූල්‍ය වගකීම් වල ලැබීම් හෝ නොලැබීම් මූල්‍ය ආදායම් ප්‍රකාශයට එකතු කල යුතුයි. මූලික අවස්ථාවේ වෙළඳ අගයට ඇතලත් වූ ලාභ සහ අලාභ ආයතන විසින් මූල්‍ය වගකීම් ලෙස සඳහන් කර ඇත. මූලික හඳුනාගැනීමෙන් පසු සිදුකරන ලද ණය වීම් තාවකාලික ලබා ගැනීම්, පොළී නොවන ණය සක්‍රීය පොළී අනුපාත ක්‍රමය මත ගණනය කරනු ලබයි. ලැබීම් මූල්‍ය ප්‍රකාශයේ සඳහන් වන අතර සක්‍රීය පොළී අනුපාත ක්‍රමය යටතේ ක්‍රමක්ෂය කර ඇත. ක්‍රමක්ෂය කරනුයේ වට්ටම් දීමේදී ලැබෙන මූලික ගෙවීම් සහ වැයකිරීම් ආදියේ එකතුව EIR හි කොටසක් ලෙසය. සක්‍රීය පොළී අනුපාතයේදී ක්‍රමක්ෂය මූල්‍ය වියදම් ප්‍රකාශයේ ඇතුළත් වේ.

නොහඳුනාගැනීම

මූල්‍ය වගකීම් නොහඳුනාගැනීමට බැඳී සිටීම වගකීමෙන් හිඳහස් වීම, අවලංගු කිරීම හෝ කාලය ඉකුත් වීමට යටත් වේ.

මූල්‍ය මෙවලම් හිලවී කිරීම.

මූල්‍යමය වත්කම් හා මූල්‍යමය වගකීම් හිලවී කොට මූල්‍ය ප්‍රකාශන වල හඳුනාගනු ලබන්නේ එහි ශුද්ධ වටිනාකම අනුව වන අතර මෙසේ සිදු කිරීමේ අරමුණ වන්නේ මූල්‍යමය වත්කම් හා මූල්‍යමය වගකීම් අගයන් එකවිට හිලවී කිරීමයි.

2.2.12 මූල්‍ය අවදානම් කළමනාකරණය.

ණය අවදානම. ණය ලබාගත් ආයතන ණය ගෙවීම පැහැර හැරිය විට ආයතනයේ ලැබීම් අවපාත වේ. මෙහිදී ආයතනය වෙත ලැබෙන ආදායම් මග හැරියාමේදී සිදුවන පාඩුව ණය අවධානම වේ. ද්‍රවශීලතා අවදානම. ද්‍රවශීලතා අවදානම යනු මූල්‍ය ආයතනය විසින් අන් අයට මුදල් ගෙවීමේදී ද්‍රවශීලී මුදල් නොමැතිවීම හිසා ඇතිවන අවහිරතාවයයි.

මෙහිදී මූල්‍ය හානියක් නොවන පරිදි අදාල ගෙවීම් සිදුකිරීමට ආයතනය සතුව මුදල් නොමැති වීම ආයතනයේ පිලිගැනීමට හානියක් වන බැවින් ආයතනය සතුව ප්‍රමාණවත් ද්‍රවශීලී මුදල් ලබාගත යුතුය.

පොළී අනුපාත අවදානම වෙළඳපොළේ පොළී අනුපාත විචලන වීම මූල්‍ය ආයතන විසින් ලබාදී ඇති ණය පොළී වෙනස්වීමට බලපායි. මෙහිදී මූල්‍ය ආයතනය ණයදීම සහ ණය ලබාගැනීම අතර මූල්‍ය තත්වය මඟින් අදාල තත්වය කළමනාකරණය කරගත යුතුය. කෙසේ වෙතත් දීර්ගකාලීන විචලන අනුපාත මත ලබා ගැනීම් හෝ තැන්පත් කිරීම් මඟින් ආයතනයට අවදානමක් ඇති වේ.

2.2 තොග

තොග අගය කරන්නේ පිරිවැය හෝ උපලබ්දි අගය යන දෙකෙන් අඩු අගයටයි. ශුද්ධ උපලබ්දි අගය ගණනය කරන්නේ සාමාන්‍ය ව්‍යාපාරික තත්වයන් යටතේ තොගය විකිණිය හැකි අගයෙන් පිරිවැය හා විකුණුම් වියදම් අඩු කිරීමෙන් පසුවය

i. තොගයෙන් වටිනාකමෙන් විකුණුම් පිරිවැය ලෙස රු.2,551,871,551.08 මෙම වර්ෂයේ ආදායම් ප්‍රකාශයට ගෙන දක්වා ඇත.

ii. පහත සඳහන් මූල්‍ය ආයතනවලට තොග අගයන් ඇපකරණයන් වශයෙන් උකස් කර ඇත.

මූල්‍ය ආයතනයේ නම	උකස් වටිනාකම
මහජන බැංකුව	60,000,000.00
සම්පත් බැංකුව	104,000,000.00
NDB බැංකුව	163,000,000.00

2.2.13 වෙළඳ ලැබිය යුතු දෑ

මෙම ලැබිය යුතු දෑ ආයතනය විසින් මූල්‍යමය වත්කමක් ලෙස ශේෂ පත්‍රයේ දක්වනු ලබන අතර ගිවිසුම් ප්‍රකාර බැඳීමකදී මුදල් හැර වෙනත් වත්කම් මගින් විය ලබා ගැනීම සඳහා ආයතනයට අයිතියක් ඇත. තවද වසරකට වඩා වැඩි කාලයක් ගතවන විටදී වෙළඳ ලැබිය යුතු දෑ ජංගම නොවන වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශ වලට ඇතුළත් කර ඇත. තවද බොල් ණය අදාල වර්ෂය තුළ ආදායම් ප්‍රකාශයේ සටහන් කෙරේ. තවද අඩමාණ ණය සඳහා වෙන් කිරීමක්ද මූල්‍ය ප්‍රකාශන වල කරනු ලබන්නේ නිශ්චිත සාධක යාම අයුරකින් ඇත්නම් පමණි. මේ සඳහා ආයතනය විසින් ප්‍රමාණාත්මක වෙන් කිරීමක් සිදු කර ඇත

2.2.15 මුදල් හා මුදල් සමාන දෑ

මුදල් හා මුදල් සමාන දෑ වලින් ගම්‍ය වන්නේ අතැති මුදල්, ඉල්ලුම් තැන්පතු, ඉහල ද්‍රවශීලතා- වයකින් යුතු ආයෝජන වේ. මෙහිදී මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේදී යොදා ගනු ලබන්නේ බැංකු අයිතම හැර අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතු පමණි.

මූල්‍ය වාර්තා සඳහා සටහන්

2.2.16 ප්‍රකාශිත ප්‍රාග්ධනය

ආයතනයේ සියළුම කොටස් වල එකතුව එහි නාමික අගයෙන් වැඩි කිරීමෙන් ප්‍රකාශිත ප්‍රාග්ධනය ගණනය කොට ඇත. මෙම ප්‍රකාශිත ප්‍රාග්ධනය පිළිබඳ ගිණිකම, වගකීම් දරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා රජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් වේ.

2.2.17 වෙළඳ ගෙවිය යුතු දෑ

සමාගම වෙළඳ ගෙවිය යුතු දෑ මූල්‍ය වගකීමක් සේ සලකනු ලබන අතර එය ශේෂ පත්‍රයේ ගෙවිය යුතු දෑ යටතේ සටහන් කරයි. මෙය සැපයුම්කරුවන් හා ඇති වූ ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නා වූ මූල්‍ය වගකීමයි. සැපයුම්කරුවන්ගෙන් ලබාගත් භාණ්ඩ හා සේවා වෙනුවෙන් මුදල් හෝ තවත් විවැනි වත්කම් වලින් ආයතනය ගෙවිය යුතුයි. වර්ෂයකට අඩු කාලයකදී ගෙවිය යුතු නම් ඒවා ජංගම වගකීම් වන අතර වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වේ නම් ඒවා ජංගම නොවන වගකීම් ගණයට අයත් වේ. වෙළඳ ණය ගිණියේ සාධාරණ අගය මත හඳුනාගෙන ඇත.

2.2.18 ණය

ආයතනය ගනු ලබන ණය ප්‍රතිපාදන ප්‍රථමයෙන් සාධාරණ අගය මත හඳුනා ගනු ලබයි. පසුව මෙය ක්‍රමිකය පිරිවැය මත හඳුනා ගැනේ. තවද වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම් ආදායම් ප්‍රකාශයේ සටහන් වන අතර එහි වගකීම වසරකට වැඩි නම් ජංගම නොවන වගකීම් ලෙසත් වසරකට අඩු නම් ජංගම වගකීමක් ලෙසත් ශේෂ පත්‍රයේ දැක්වේ.

2.2.19 කල්බදු ගිණුම්කරණය

ආයතනය දේපල, පිරිසිදු, උපකරණ කල්බදු පදනම මත ලබාගෙන ඇත්නම් සැලකිය යුතු අවදානමක් ඇති අතර එම නිසා ඒවා මූල්‍ය කල්බදු ලෙස හඳුනා ගනු ලබයි. මූල්‍ය කල්බදු ප්‍රාග්ධනික කිරීමේදී සාධාරණ අගය හෝ කල්බදු ගෙවීම් වල අවම අගය යන අයිතමයන්ගේ අඩු අගය ගනු ලැබේ.

සියළුම කල් බදු වාරික, වගකීම් සහ මූල්‍ය පිරිවැය ලෙස බෙදා හැර දැක්වේ. මෙහිදී වසරක් තුල කල් පිරෙන කල් බදු වාරික ජංගම වගකීම් ලෙසද අනෙකුත් වාරික ජංගම නොවන වගකීම් ලෙසද බෙදා දැක්වේ.

වාරික පොළීය ආදායම් ප්‍රකාශයට ගනු ලබන අතර එම වත්කම් ක්ෂය කරනු ලබන්නේ කල්බදු වාරික වර්ෂ හෝ ජීව කාලය යන අයිතම දෙකෙන් අඩු අගයට වේ.

2.2.20 ආදායම් බදු

අ) වර්තමාන බදු
වර්තමාන ආදායම් බදු ගණනය කර වෙන් කොට ඇත්තේ ව්‍යාපාරයේ මෙහෙයුම් අනුව 2006 අංක 10 දරණ ආදායම් බදු පනතේ නියමයන්ට අනුකූලවයි.

ආ) විලම්භිත බදු
විලම්භිත බදු තීරණය කරනු ලැබුවේ මූල්‍ය වාර්තාකරණ කාර්යයන් සඳහා සැලකිල්ලට ගනු ලබන වත්කම් හා බැරකම් වල ප්‍රමාණය බදු වාර්තාකරණය සඳහා සැලකිල්ලට ගනු ලබන ප්‍රමාණය අතර තාවකාලිකව වෙනස මත ගණනය කිරීමෙනි. විලම්භිත බදු ගණනයේදී බදු ගාස්තු හා එයට අදාල හිඟි භාවිතයට ගෙන ඇත.

විලම්භිත බදු වත්කම් මත හඳුනාගනු ලබන අතර එය ඉදිරි ගිණුම් වර්ෂ වලදී ඇතිවිය හැකි ආයතනයේ ලාභය සමඟ හිලවී කොට දැක්වීම සඳහා භාවිතා කරනු ලැබේ. විලම්භිත බදු බදු වත්කම් සහ වගකීම් හිලවී කිරීමේදී හිතකානුකූල බලාත්මක වන අයුරින් බදු වත්කම් බදු වගකීම් සමඟ හිලවී කෙරේ. පමාකරන ලද බදු වත්කම සෑදී ඇත්තේ ආයතනයේ ඉදිරියට ගෙනෙන ලද බදු අලාභය හේතුවෙනි. මෙය රු.260,323,649.00 කි. මෙය ආයතනයේ ගිණුම් ප්‍රකාශ වලට ගෙන හැරෙන්නේ එය අයකරවා ගැනීමට සාමාන්‍ය බදු කාලසීමාවට වඩා කාලයක් ගතවන බැවිනි. මෙය සටහන් වල දක්වා ඇත.

ඇ) පිරිවැදුම මත පදනම් වූ බදු
පිරිවැදුම මත පදනම් වූ බදු වලට එකතු කල අගය මත බදු සහ ජාතිය ගොඩනැංවීමේ බදු ඇතුලත් වේ.

2.2.21 සේවක ප්‍රතිලාභ මත වූ පිරිවැය

අ) නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම
නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම ලෙස හඳුන්වනු ලබන්නේ වෘත්තීය සේවා කාලය නිමවීමෙන් පසු ක්‍රියාත්මක වන නිශ්චිත දායකත්ව සැලසුම හැර අනෙකුත් පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලැස්මකි. ශේෂ පත්‍රයේ ආයතනික වගකීම් නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම මගින් ගණනය කොට ඇත්තේ 1983 අංක 12 දරණ පාරිභෝගික දීමනා ගෙවීම පිළිබඳ පනතට අනුව වේ. සේවකයෙකු වෙත විශ්‍රාම දීමනා ගෙවීමේ වගකීම පැන නගිනුයේ වසර 5 ක පූර්ණ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි. මෙම වගකීම ගිණුම් ප්‍රකාශන වල හඳුනාගෙන ඇත. නිශ්චිත ප්‍රතිලාභ සැලසුමේ හිඟය හෝ අතිරික්තය වර්ෂය සඳහා ගණනය කරනුයේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 18 ට ප්‍රකාරවයි .

ආ) සේවක අර්ථ සාදක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල
සියළුම සේවක, සේවිකාවන් අර්ථ සාධක අරමුදල යටතේ සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල යටතේ ලියාපදිංචි කොට ඇති අතර අදාළ වර්ෂයේදී එම සේවක සේවිකාවන් සඳහා ගෙවිය යුතු දායක මුදල රෙගුලාසි වලට අනුව සම්පාදනය කොට ඇත.

සියළුම සේවකයින් සඳහා වූ අර්ථ සාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට සම්බන්ධ දායකත්වය වියදම් සිදු වූ ආකාරයට ලාභ අලාභ සැකසීමේදී හඳුනාගත හැක .

2.2.22 ආදායම් හඳුනාගැනීම

අ) භාණ්ඩ විකුණුම් ආදායම
භාණ්ඩයක් විකුණුම් ලෙස හඳුනාගනු ලබන්නේ පාරිභෝගිකයා වෙත භාණ්ඩයේ අවධානම සහ අයිතිය හුවමාරු වන අවස්ථාවේදීයි

ආ) සේවා සැපයුම් ආදායම
සේවා විකුණුම් වලින් ලත් ආදායම හඳුනාගනු ලබන්නේ සේවාවේ ප්‍රතිලාභ හුවමාරු වූ අවස්ථාවේදී වන අතර එම ආදායම අදාල ගිණුම් වර්ෂයේදී හඳුනාගැනේ .

ඇ) පොළී ආදායම
පොළී ආදායම හඳුනාගනු ලබන්නේ උපචිත පදනම මත වේ.

ඈ) වෙනත් ආදායම්
වෙනත් ආදායම් ද උපචිත පදනම මත හඳුනාගනු ලබයි.

ඉ) දේපල, පිරිසිදු, උපකරණ බැහැර කිරීමේ ලාභ
දේපල, පිරිසිදු, උපකරණ බැහැර කිරීමේ ලාභ/අලාභ හඳුනාගනු ලබන්නේ එය බැහැර කල වර්ෂය තුලයි.

2.2.23 වියදම් හඳුනා ගැනීම

අ) අයභාර වියදම්
සවිස්තරාත්මක ආදායම් ප්‍රකාශයේදී වියදම් හඳුනාගනු ලබන්නේ ආදායම් ඉපැයීම සඳහා දැරූ පිරිවැය සහ විය මත සෘජු සම්බන්ධතාවය පදනම් කරගැනීමෙනි.

විදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා දරනු ලබන පිරිවැය, ප්‍රාග්ධන නඩත්තු වියදම් ආදිය මෙහෙය වීමේ වියදම්, ආයතනික වියදම් ආදී කටයුතුවල ඵලදායිතාවය ඉහල නංවමින් ආදායම් ඉපැයීම සඳහා සිදුකල වියදම් අයභාර වියදම් ලෙස දැක් වේ. වර්ෂ අවසානයේ මෙහි ලාභය හෝ අලාභය ආදායම් ප්‍රකාශයට ගනු ලබයි.

ආ) ප්‍රාග්ධන වියදම්
ප්‍රාග්ධන වියදම් දරණු ලබන්නේ වත්කමේ ස්වභාවය වැඩි දියුණු කිරීමටයි එනම් ඵලදායිතාවය වැඩි කිරීම සඳහා දරණ වියදම් වේ. එසේම ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යාමට හෝ එහි පරිමාණය වර්ධනය කිරීමට සහ ව්‍යාපාරයේ පැවැත්ම සඳහා ප්‍රාග්ධන වියදම් දරනු ලැබේ.

ඇ) ණය ගැනුම්

ආයතනය ප්‍රධාන ලෙස ණය මුදල් යොදා ඇත්තේ ආයතනයේ ප්‍රාග්ධන වත්කම් වැඩි කරගැනීමට, ප්‍රතිග්‍රහනය සඳහා සහ ඉදි කිරීම් කටයුතු සිදු කිරීමටය. මෙහිදී ප්‍රාග්ධන වත්කම් වෙනුවෙන් යොදා ඇති වටිනාකම / තක්සේරු අගය අදාල වත්කම් කාණ්ඩය යටතේ දක්වා ඇති අතර අනෙකුත් සියළුම ණය ගැනුම් ආදායම් ප්‍රකාශයේ ගලපා දක්වා ඇත. ණය ගැනුම් යටතේ පොළී සහ ණය සම්බන්ධ අනෙකුත් වියදම් ද දක්වා ඇත.

ඈ) ශුද්ධ මූල්‍යමය ආදායම්/ වියදම් මූල්‍යමය ආදායම් ලෙස බැංකු තැන්පතු ආයෝජන සඳහා පොලිය, සේවක ණය හැවිත ගෙවීම් සහ මූල්‍යමය වත්කම් වල සාධාරණ අගය වෙනස්වීම් ආදායම් ප්‍රකාශයන්හි සටහන් කරනු ලැබේ. පොළී ආදායම් සංචිත පදනම මත සාධනීය පොළී ක්‍රමය මත හදුනා ගෙන ඇත. මූල්‍යමය වියදම් ලෙස පොළී වියදම්/ ගෙවීම්, මූල්‍යමය වත්කම් සාධාරණ අගය වෙනස් වීම්, (අපනයන අලාභ) සහ ආයතනයේ ප්‍රාග්ධන වත්කම් කෙරෙහි ඉදිකිරීම් ප්‍රතිග්‍රහනයට අයත් නොවන වත්කම් ආදායම් ප්‍රකාශයෙහි සාධනීය පොළී ක්‍රමය යටතේ හදුනාගෙන ඇත.

2.2.24 සම්බන්ධිත පාර්ශව ගණුදෙනු

ආයතනයේ හෝ වෙනත් පරිබාහිර තුන්වන පාර්ශවයක් විසින් කරන්නා වූ ක්‍රියාකාරකම් හේතු කොට ගෙන ආයතනයේ මූල්‍ය ප්‍රතිපත්ති හා තීරණ වලට සැලකිය යුතු අන්දමේ බලපෑමක් කල හැකි නම් හා එසේ සිදු වී ඇති නම් ඒ පිළිබඳ මූල්‍ය ප්‍රකාශන වලින් අනාවරණය කල යුතුය. අදාල තොරතුරු මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 23 මගින් හෙළිදරව් කරනු ලබයි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 23 දැක්වෙන අයුරින් සම්බන්ධිත පාර්ශව යනුවෙන් හැඳින්වෙන්නේ ආයතනයේ ප්‍රධාන කළමනාකාරීත්වය වන අතර මෙම පාර්ශවය තම බලතල සහ වගකීම් අනුව ආයතනයේ සැලසුම්කරණය, අධීක්ෂණය සහ පරිපාලනය කරනු ලබයි. තවද අධ්‍යක්ෂක මණ්ඩලය (විධායක නිලධාරීන් අධ්‍යක්ෂකවරුන් සහ විධායක නොවන අධ්‍යක්ෂකවරුන්) සහ පෞද්ගල කළමනාකාරීත්වය වේ. මෙම පාර්ශව ආයතනයේ ප්‍රධාන කළමනාකාරීත්ව සේවා මණ්ඩලය ලෙස ද හැඳින්වේ.

ආස්ථිත්වයේ සම්බන්ධිත පාර්ශව

සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී සම්බන්ධිත ඒකකයන් කිසිවක් නොමැත.

2.2.25 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

මෙම ආයතනයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය "වතු ක්‍රමය අනුව" සකස් කර ඇත.

2.2.26 අංශ තොරතුරු

ආයතනය නියැලී සිටින ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ එහි ව්‍යාපාරික ක්‍රියාකාරකම් තුළින් උපයන ආදායම, දරන ලද වියදම මෙහෙයුම් අංශ තුල ඇතුලත් වේ.

ආයතනයේ අනෙකුත් අංශ වලින් සිදුවන ගණුදෙනු සමඟ මෙහෙයුම් අංශ ආදායම සහ වියදම් හදුනාගනු ලබයි. අංශ වල සම්පත් බෙදා හැරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සහ කාර්යසාධන තක්සේරු කිරීම සඳහා සියළුම මෙහෙයුම් අංශ වල මෙහෙයුම් ප්‍රතිඵල ක්‍රමවත් ලෙස ආයතනයේ කළමනාකාරීත්වය විසින් සමාලෝචනයට ලක් කරනු ලබයි.

මේ සඳහා වෙන් වෙන්ව පවතින මූල්‍ය තොරතුරු ලබාගත හැකිය. මේ තොරතුරු මූල්‍ය ප්‍රකාශන තුල සටහනක් මගින් හෙළිදරව් කර ඇත.

2.2.27 කොටසක ඉපැයුම

සාමාන්‍ය කොටසක් වෙනුවෙන් හිමි ලාභාංශ ආයතනයේ වර්ෂය තුල ඇති බර තැබූ සාමාන්‍ය කොටස් ගණනින් බෙදූ කල කොටසක ඉපැයුම ලැබේ.

2.2.28 ශේෂ පත්‍ර දිනට පසු සිදු වීම්

ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනයත් මූල්‍ය ප්‍රකාශන අධිකාරී බලයෙන් යුතුව හිකුත් කරන දිනයත් අතර කාලසීමාවේදී මූල්‍ය ප්‍රකාශන වලට බලපෑ හැකි සතුටුදායක හෝ අසතුටුදායක සිද්ධි ඇති විය හැකිය. මේවා ශේෂ පත්‍ර දිනට පසු සිදුවීම් ලෙස හැඳින්වේ.

මෙම සිද්ධි සලකා බලා මූල්‍ය ප්‍රකාශනවල යම් සංශෝධනයන් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීමක් හෝ ගැලපීමක් අවශ්‍ය නම් ඒ අනුව මූල්‍ය ප්‍රකාශන සංශෝධනය කල යුතුය.

විලෙස සිදුවීම් හට ගෙන නොමැති නම් ඒ අවස්ථාවලදී ගැලපීමෙන් අවශ්‍ය නොවේ. තවද අදාල කාලය තුල ආයතනයේ ගැලපිය යුතු හෝ සටහන් විය යුතු මූල්‍ය ප්‍රකාශන වලට බලපෑ කිසිදු හේතුවක් නොවීය.

2.2.29 වගකීම් සහ අවිනිශ්චිත සිදුවීම්

වාර්ථාකරණ දිනට පැවති වගකීම් සහ අවිනිශ්චිත සිදුවීම් මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 24 මගින් හෙළිදරව් කරයි.

2.2.30 මූල්‍ය ප්‍රකාශන සඳහා වගකීම්

ශ්‍රී ලංකා මූල්‍ය වාර්ථාකරණ ප්‍රමිතීන් වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සත්‍ය හා සාධාරණ ලෙස සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා වූ වගකීම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සතුය.

මූල්‍ය ප්‍රකාශන වල හෝ ආයතනයේ වංචා හා වැරදි ඇත්නම් ඒවා සොයාගෙන ඒවාට පිළියම් යෙදීම, අවශ්‍ය අවස්ථාවලදී හව ගිණුම්කරන ප්‍රතිපත්ති හා ප්‍රමාණාත්මක ඇස්තමේන්තු ඇති කිරීම, තෝරා ගැනීම, භාවිතය සහ සමාලෝචනය කර අවශ්‍ය විටක සංශෝධනය කිරීමේ වගකීම අධ්‍යක්ෂක මණ්ඩලය සතුය.

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 03-ආදායම	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
දළ විකුණුම්	3,056,148,037.04	2,279,718,240.77
අඩු : ආපසු විවුම්	(4,139,177.36)	10,048,370.27)
ශුද්ධ විකුණුම් (සටහන 03.01)	3,052,008,859.68	2,269,669,870.50
සටහන 03.01 (ශුද්ධ විකුණුම්)	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
රසායන ද්‍රව්‍ය හා ආශ්‍රිත ද්‍රව්‍ය	693,769,310.14	603,213,674.00
අයි.සී.ටී නිෂ්පාදන	467,681,376.36	296,893,863.15
කාර්යාල සැපයුම්කරුවන්	357,650,886.81	303,550,695.80
රථ වාහන ටයර් අංශය	189,269,651.30	195,108,787.00
තීරු බදු	229,800,783.40	157,175,211.00
විදුලි හා ඉලෙක්ට්‍රෝනික උපකරණ	204,572,855.92	146,502,730.00
විශේෂ ව්‍යාපෘති ඒකකය	205,493,861.39	145,400,884.55
ගෘහස්ථ උපකරණ මෙවලම්	235,468,034.36	138,991,633.70
ඉදිකිරීම් හා ලෝහ භාණ්ඩ	341,289,804.47	103,719,749.30
වෙනත්	127,012,295.53	179,112,642.00
	3,052,008,859.68	2,269,669,870.50
සටහන 03.02 - අදියර ගත මෙහෙයුම් ප්‍රතිඵල (දළ ලාභය)	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
රසායන ද්‍රව්‍ය හා ආශ්‍රිත ද්‍රව්‍ය	181,134,919.04	153,447,690.70
අයි.සී.ටී නිෂ්පාදන	43,509,803.89	33,162,580.30
කාර්යාල සැපයුම්කරුවන්	40,446,115.05	34,902,356.00
රථ වාහන ටයර් අංශය	16,264,759.91	18,315,130.00
තීරු බදු	71,565,584.75	57,412,958.59
විදුලි හා ඉලෙක්ට්‍රෝනික උපකරණ	47,279,809.82	15,403,828.00
විශේෂ ව්‍යාපෘති ඒකකය	14,133,963.30	12,002,391.50
ගෘහස්ථ උපකරණ මෙවලම්	30,477,406.39	17,118,285.70
ඉදිකිරීම් හා ලෝහ භාණ්ඩ	36,022,150.29	10,128,165.62
වෙනත්	19,296,796.16	23,933,476.39
	500,131,308.60	375,826,862.80

සටහන 04-අනෙකුත් මෙහෙයුම් ආදායම්

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
කොමිස් - ඩේවිඩ් පීරිස් මොටර් කොම්පැනි(බජාජ්)	1,276,850.00	54,000.00
කොමිස් - T V S ව්‍යාපෘතිය	-	9,408,912.59
විකුණුම් කොමිස්	1,408,569.77	2,889,194.48
විනිමය ගනුදෙනු මත ලාභ	286,493.29	555,591.97
දේපල පිරිසත උපකරණ විකිණීමෙන් ලද ලාභ/අලාභ	-	4,016,715.60
කොමිස් - සී .අයි .සී බීජ	323,894.20	383,227.86
පාසැල් නිල අදාළ ව්‍යාපෘතියෙන් ලද ආදායම	186,835.50	36,857,088.52
වෙනත් විවිධ ආදායම් (සටහන 04.01)	217,548.79	128,730.46
කොමිස්-ඩබල් A	1,336,255.71	1,898,354.67
පොලිස් මුලස්ථානය	895,730.07	1,429,729.50
යුනිමෝ එන්ටර්ප්‍රයිසස් (කොමිස්-ටයර්)	952,830.00	446,207.00
කොමිස්- චීට්සලාට් ලංකා පොදුගලික සමාගම	-	5,849,900.00
තොග/වෙනත් ලියා හැරීම	-	1,773,816.01
තෘණ වටුචර්	-	355,292.01
ආම් කැන්වස් සපයීම සැපයුම් ආදායම	1,112,320.00	-
අවිනිෂ්චිත ණය ගැන අධි වෙන්කිරීම	1,713,471.64	-
යුනිලිවර් ආයතනයේ වට්ටම් ලැබීම්	4,616,432.76	-
	14,327,231.73	66,046,760.67

(සටහන 04.01) - අනෙකුත් ආදායම්	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
හානිවූ තොග විකුණුම්	176,572.05	84,442.00
හැරවුම් වෙස් පොලී	1,010.00	3,068.00
සැපයුම් කරුවන්ගේ මිලෙහි වෙනස	19,086.74	3,584.80
වෙනත්	20,880.00	37,635.66
	217,548.79	128,730.46

මූල්‍ය වාර්තා සඳහා සටහන්

මූල්‍ය වාර්තා සඳහා සටහන්

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
සටහන 05-බෙදා හැරීමේ වියදම්		
විකිණුම් දිරි දීමනා	19,871,166.00	12,457,660.00
වෙළඳ සාම්පල් පරීක්ෂාව සාම්පල් වියදම්	1,755,382.12	257,322.15
ටෙන්ඩර් පත්‍රිකා	534,526.68	309,762.54
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ වියදම්	1,542,556.50	1,140,887.60
ගබඩා සහ ප්‍රදර්ශනාගාර කුලී	27,665,980.07	23,729,054.90
විකිණුම් මධ්‍යස්ථාන වියදම්	-	377,546.70
ලොරි කුලී/ ප්‍රවාහනය	2,888,191.28	2,082,192.23
සේවා ගාස්තු	12,326,440.32	9,238,557.30
ප්‍රතිපූර්ණ විකුණුම් වියදම්	11,650,310.37	10,118,109.80
වෙළඳ සල් පිල් වියදම්	1,199,383.14	1,189,096.68
බලපත්‍ර ගාස්තු-විකිණුම්	343,130.36	101,766.39
ටෙලෙක්ස්, ෆැක්ස් හා ඊ මේල් ගාස්තු	3,352.92	122,119.46
විදේශ ගමන් ගාස්තු	5,922,685.11	1,833,401.92
වෙළඳ ප්‍රවර්ධන වියදම්	11,526,069.68	3,228,104.52
ප්‍රචාරණය	9,922,884.39	8,254,007.00
තෘග්‍හි වවුචර්	27,657.00	-
පැටවීමේ සහ බැරීමේ වියදම්	152,387.73	-
ණය ගැති භාණ්ඩකරණය / අඩු කිරීම්	-	2,350,812.61
අයකල නොහැකි එකතු කල අගය මත බදු	10,120,057.97	4,900,661.30
ජාතික ගොඩ නැංවීමේ බද්ද	26,485,869.00	19,894,507.00
සහයෝගී පාරිභෝගිකයින්ට විකිණුම් ප්‍රවර්ධනය	203,378.27	128,115.00
වෙළඳ හියෝජන කොමිස්	100,800.00	298,556.20
	144,242,208.91	102,012,241.30

සටහන 06 පරිපාලන වියදම්

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
වැටුප්	45,707,660.03	43,282,937.36
සේ.අ.දායක මුදල්	15,020,622.58	13,277,418.28
සේ.නි.සා.අ. දායක මුදල්	3,010,265.07	2,558,684.78
අතිකාල හා විශේෂ දීමනා	21,278,524.01	19,155,498.24
වාර්ෂික ප්‍රසාද දීමනා	8,975,870.00	5,323,300.00
අනියම් සේවක වැටුප්	55,590,113.54	47,367,492.67
සේවක ප්‍රතිලාභ පිරිවැය	442,011.00	392,120.00
කාර්ය මණ්ඩල සුභසාධක පහසුකම්	4,356,213.75	5,971,219.96
කාර්ය මණ්ඩල වෛද්‍ය වියදම්	1,786,835.12	1,930,718.39
කාර්ය මණ්ඩල වාහන සහ ඉන්දන දීමනා	7,346,666.00	6,415,352.00
පවුල් සුභසාධක දීමනා	2,037,000.00	1,960,000.00
නිල ඇඳුම්	370,331.79	977,566.03
ග්‍රම වියදම්	7,630,241.00	5,053,463.65
නිවාඩු දින දීමනා	3,122,468.00	2,896,750.00
පාරිතෝෂික වෙන් කිරීම්	2,488,333.16	2,419,751.44
ගමන් හා යැපීම් ගාස්තු	2,280,418.72	1,393,815.48
විගණන ගාස්තු	168,900.00	168,900.00
උපදේශක ගාස්තු	185,622.40	802,390.00
හිඟි ගාස්තු	560,442.40	254,156.00
ලේඛන වියදම්	84,901.20	345,131.10
අධ්‍යක්ෂක වැටුප්	1,260,000.00	1,260,000.00
අධ්‍යක්ෂක දීමනා	99,000.00	227,400.00
අධ්‍යක්ෂක මණ්ඩල රැසස්වීම් වියදම්	36,450.00	6,302.00
රක්ෂණ වියදම්	960,901.28	739,234.48
ගාස්තු සහ බදු	2,057,096.64	2,312,965.71
බලපත්‍ර ගාස්තු	129,494.00	133,599.00
දුරකථන වියදම්	9,223,594.02	9,295,370.73
විදුලි ගාස්තු	10,709,843.32	9,214,519.01
තැපැල් ගාස්තු	997,642.48	731,483.34
ජල බිල්පත්	1,386,861.54	1,160,159.74
ප්‍රවෘත්ති පත්‍ර හා සගරා	110,551.00	173,988.00
මුද්‍රණ හා ලිපිද්‍රව්‍ය	6,941,743.49	6,860,848.70
නඩත්තු-ගොඩනැගිලි	798,225.19	3,508,914.37
නඩත්තු- කාර්යාල උපකරණ	9,408,687.99	7,381,554.55
නඩත්තු- ගබඩා උපකරණ	756,083.55	1,023,886.67
නඩත්තු-ප්‍රදර්ශනාගාර	2,483,367.65	1,631,707.94
නඩත්තු-රථ වාහන	2,461,149.87	3,216,760.09
මෝටර් රථ වාහන ලියාපදිංචිය හා රක්ෂණය	944,759.14	2,639,946.85
ඉන්ධන හා ලිහිසි තෙල්	5,827,499.27	3,844,986.90
පරිගණක කළමනාකරණ ගාස්තු	826,490.00	1,743,821.94
පරිගණක නඩත්තු	1,073,731.37	2,345,145.00
ක්ෂය කිරීම්-ගොඩනැගිලි	3,839,219.15	3,839,219.15
ක්ෂය කිරීම්- මෝටර් රථ	13,733,997.34	10,934,002.37
ක්ෂය කිරීම්-යන්ත්‍රෝපකරණ	8,431,027.85	4,330,120.52
ක්ෂය කිරීම්-ලී භාණ්ඩ	3,178,298.12	1,573,281.20
ක්ෂය කිරීම්-මෙවලම් හා උපකරණ	63,206.66	57,511.66
විලම්භිත ණය පිරිවැය	178,366.23	-
රථවාහන කුලී	2,123,244.49	2,717,235.00
බැංකු ගාස්තු	8,990,675.33	3,632,384.83
පර්යේෂණ හා සංවර්ධන වියදම්	-	913,062.86
කාර්ය මණ්ඩල පුහුණු හා සංවර්ධන වියදම්	822,887.94	56,322.00
අධි අය කිරීම්	88,422.00	11,534.63
ගාල් කිරීම් වියදම්	1,966,768.00	1,159,168.00
	284,352,724.68	250,623,102.62

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 07-ශුද්ධ මූල්‍ය ආදායම්/ (වියදම්)

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
පොළී ආදායම්		
කෙටි කාලීන තැන්පතු සඳහා පොළී ආදායම	37,669,134.95	35,446,456.29
ඉතිරි කිරීමේ තැන්පතු සඳහා පොළී ආදායම	35,938.84	15,273.40
සේවක ණය මත පොළී	681,741.19	671,134.21
සේවක මණ්ඩල පෙර ගෙවුම් ප්‍රති ලාභ	442,011.00	392,120.00
	38,828,825.98	36,524,983.90
පොළී වියදම්		
බැංකු අයිරා පොළී	10,685,107.65	7,178,168.39
කෙටි කාලීන. ණය පොළී	31,612,700.15	17,575,485.38
කල් බදු පොළී	3,653,163.52	3,410,195.26
	45,950,971.32	28,163,849.03
	(7,122,145.34)	8,361,134.87

සටහන 08-ආදායම් බදු වියදම්

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
වර්ෂය මත ලාභය සඳහා ආදායම් බදු -2013/2014	16,671,606.00	19,085,079.00
වර්ෂය මත ලාභය සඳහා ආදායම් බදු -2009/2010	8,547,768.00	-
ලාභාංශ බදු ගැලපීම්	2,702,524.00	2,377,577.46
විලම්භිත බදු-(සටහන 8.2)	131,891.40	9,196,465.20
	28,053,789.40	30,659,122.00

සටහන 8.1 ගිණුම්කරණ ලාභය හා බදුකරණ ලාභය

සන්ශෝධිත සටහන

මාර්තු 31 වර්ෂ අවසානය

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
ගිණුම්කරණ ලාභය බදු පෙර	78,741,461	97,599,414
මුළු හිලවු කර නොහැකි ප්‍රමාණය	42,962,632	31,181,103
මුළු හිලවු කර හැකි ප්‍රමාණය	(30,101,861)	(23,917,446)
මුළු ව්‍යවස්ථාපිත ආදායම	91,602,232	104,863,071
ඉදිරියට ගෙන එන ලද උපයෝගීතා බදු අලාභය	(32,060,781)	(36,702,075)
වර්ෂය සඳහා බදු අයකල හැකි ආදායම්	59,541,451	68,160,996
වර්ෂය සඳහා බදු අයකල හැකි ආදායම	16,671,606	19,085,079

ඉදිරි වර්ෂය සඳහා ගෙන යන ලද උපයෝගීතා බදු අලාභය රු. ශත 260,323,649=2012/2013 - රු.ශත 292,682,355)

සටහන 8.2 විලම්භිත බදු වියදම්/(ප්‍රතිවර්තන)

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
විලම්භිත බදු වියදම් /(ප්‍රතිවර්තන) පැන නැගීම		
බදු සඳහා ත්වරිත ක්‍ෂය	1,337,934.05	4,184,099.84
සෙමෙන් අලෙවිවන තොග සඳහා වෙන් කිරීම්	-	496,668.50
බොල් හා අඩමාන ණය වෙන් කිරීම්	479,772.06	602,960.90
සේවක ප්‍රතිලාභ වගකීම	(1,685,814.71)	3,912,735.98
	131,891.40	9,196,465.22

සටහන 09-කොටසක ඉපැයුම

කොටසක් සඳහා මූලික ඉපැයුම

මූලික කොටසක ඉපැයුම ගණනය කරනු ලබන්නේ කොටස් හිමියන්ට බෙදාදිය හැකි ශුද්ධ ලාභය වර්ෂය තුළ හිඟත් කල බර තැබූ සාමාන්‍ය කොටස් ගණනින් බෙදා දැක්වීම මගිනි.

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
කොටස් හිමියන්ට බෙදාදිය හැකි ශුද්ධ ලාභය (රු)	50,687,672.00	66,940,292.42
හිඟත් කල බර තැබූ සාමාන්‍ය කොටස් ගණන	10,000,000.00	10,000,000.00
කොටසක් සඳහා මූලික ඉපැයුම (රු)	5.07	6.69

අඩුකල කොටසක ඉපැයුම

2014/03/31 අවසන් වර්ෂය තුළ කොටසක ඉපැයුම ආයතනයේ මූලික ඉපැයුමට සමාන වේ.

සටහන 10-දේපල පිරිසහ සහ උපකරණ

පිරිවැය	දෙපාර්තමේන්තු		මධ්‍යම බැංකු		රාජ්‍ය		පෞද්ගලික		සංඝයා		මුළු ගනන	
	රු.	ශත.	රු.	ශත.	රු.	ශත.	රු.	ශත.	රු.	ශත.	රු.	ශත.
2013 අප්‍රේල් 01												
දේපල	226,240,000.00	51,189,588.73	-	64,385,199.93	5,467,991.87	11,349,963.98	575,116.60	15,732,812.01	374,940,673.12			
ව්‍යුත්පාදන මූලික සංරක්ෂණ			5,350,986.86	14,000,000.00	2,427,504.54	11,574,470.62	56,945.00	16,050,174.35	49,460,081.37			
2014 මාර්තු 31- දේපල	226,240,000.00	51,189,588.73	5,350,986.86	78,385,199.93	7,895,496.41	22,924,434.60	632,061.60	31,782,986.36	424,400,754.49			
සම්පූර්ණ												
2013 අප්‍රේල් 01 දිනට දේපල	-	32,730,592.58	-	39,442,082.57	546,799.19	3,783,321.33	57,511.16	1,573,281.72	78,133,588.55			
ව්‍යුත්පාදන මූලික සංරක්ෂණ		3,839,219.15	178,366.23	13,733,997.34	789,549.64	7,641,478.21	63,206.66	3,178,298.12	29,424,115.35			
2014 මාර්තු 31- දේපල	-	36,569,811.73	178,366.23	53,176,079.91	1,336,348.83	11,424,799.54	120,717.82	4,751,579.84	107,557,703.90			
2013 අප්‍රේල් 01 ලේඛන ගත වීමකට ලක්වූ ප්‍රාග්ධන හොඳින් වැඩ	226,240,000.00	18,458,996.15	-	24,943,117.36	4,921,192.68	7,566,642.65	517,605.44	14,159,530.29	296,807,084.57			
2014 මාර්තු 31 ලේඛන ගත වීමකට ලක්වූ	226,240,000.00	14,619,777.00	5,172,620.63	25,209,120.02	6,559,147.58	11,499,635.06	511,343.78	27,031,406.52	454,192,835.53			

- දේපල පිරිසහ සහ උපකරණ කිසිවක් උකස් කර හෝ ණය පහසුකම් ලබා ගැනීම සඳහා ඇපයට තබා නොමැත
- කල්බදු ගොඩනැගිල්ල සඳහා කරනු ලබන වියදම් මහනුවර ශාකාල පිහිටිම සඳහා දරන ලද පිරිවැය නිකෝපනය කරයි. පදනමක් වන්නේ කරගැනීමට දරන ලද පිරිවැය අදාළ වන්නේ අනුච්ඡිද්‍ර වාර්තා ගතකර ඇත.
- ප්‍රාග්ධන හොඳින් වැඩ වාර්තා කරන දිනට විකාශය මෙහෙයුම් ආරම්භ වී නොමැති නමුත් නැරඹීමට මාරු කර ඇත.

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 11-ආයෝජන කොටස්

		2013/2014 රු. ගන.	2012/2013 රු. ගන.
සිලෝන් ෂීප්ස් ලයින්		20.00	20.00
		20.00	20.00
සටහන 12-කාර්ය මණ්ඩල ණය			
ජංගම නොවන			
කාර්ය මණ්ඩල ණය	12.1	6,070,272.00	4,801,672.00
කාර්ය මණ්ඩල ප්‍රතිලාභ පෙර ගෙවුම්	12.2	358,714.00	277,868.00
		6,428,986.00	5,079,540.00
ජංගම			
කාර්ය මණ්ඩල ණය	12.1	3,236,319.30	3,878,837.00
කාර්ය මණ්ඩල ප්‍රතිලාභ පෙර ගෙවුම්	12.2	327,968.00	314,134.00
		3,564,287.30	4,192,971.00
		9,993,273.30	9,272,511.00
සටහන 12.1 සේවකයන්ට දුන් ණය			
වර්ෂය ආරම්භක ශේෂය		9,272,511.00	10,124,230.00
වර්ෂය තුළ ජණනය වූ ණය		5,480,210.00	2,724,696.00
ආවරණය වූ ණය		(4,759,447.70)	(3,576,415.00)
		9,993,273.30	9,272,511.00
කාර්ය මණ්ඩල පෙර ගෙවුම් ප්‍රතිලාභ		(686,682.00)	(592,002.00)
වර්ෂයේ අවසන් දිනට ශේෂය		9,306,591.30	8,680,509.00
ජංගම නොවන		6,070,272.00	4,801,672.00
ජංගම		3,236,319.30	3,878,837.00
		9,306,591.30	8,680,509.00
සටහන 12.2- කාර්ය මණ්ඩල පෙර ගෙවුම් ප්‍රතිලාභ			
වර්ෂය ආරම්භක ශේෂය		592,002.00	789,117.00
වර්ෂ තුළ එකතු කිරීම්		536,691.00	195,005.00
ක්‍රමයෙන්		(442,011.00)	(392,120.00)
		686,682.00	592,002.00
වසර අවසාන ශේෂය		686,682.00	592,002.00
ජංගම නොවන		358,714.00	277,868.00
ජංගම		327,968.00	314,134.00
		686,682.00	592,002.00

ආයතනයේ සේවකයන් සඳහා ආයතන ණය මුදල් සහනශීලී පොළී අනුපාත යටතේ සලසනු ලබයි. මෙම ණය මුදලෙහි සාධාරණ අගය දැක්වීමේදී වෙළඳ පොලෙහි ණය මුදල් සපයා දෙනු ලබන පොළී අනුපාතය සහ අගය වට්ටම් කිරීම් සිදුකර ඇත. පිරිවැය සහ සාධාරණ අගය අතර කාර්ය මණ්ඩල පෙර ගෙවුම් ප්‍රතිලාභ ලෙස දක්වා ඇත. තවද මෙම ණය මුදල් පසුව ක්‍රමයෙන්ම කපා හරිනු ලබන මුදල් ප්‍රකාශ වල දක්වා ඇත.

ශ්‍රී ලංකා රජයේ වාණිජ (පීවීඩී) හිතිගත සංස්ථාව	7%	7%
වෙළඳපොළ පොළී අනුපාතය	12%	9%

12බී-පහසු ගෙවීමේ ණය

		2013/2014 RS. Cts.	2012/2013 RS. Cts.
ජංගම නොවන			
දළ ආයෝජනය	12.3	128,892.00	-
(-) නොමැදුම් මූලික ආදායම	12.4	(28,239.85)	-
		100,652.15	
ජංගම			
දළ ආයෝජනය	12.3	67,248.00	
(-) නොමැදුම් මූලික ආදායම	12.4	(31,424.15)	
		35,823.85	
		136,476.00	-
12.3 - දළ ආයෝජනය			
වර්ෂය තුළ දළ ආයෝජනය		151,640.00	-
(-) මාසික ලැබීම්		(15,164.00)	-
		136,476.00	-
(+) නොමැදුම් මූලික ආදායම		59,664.00	-
වසරේ අවසාන ශේෂය		196,140.00	-
ජංගම නොවන		128,892.00	-
ජංගම		67,248.00	-
		196,140.00	-
12.4- නොමැදුම් මූලික ආදායම			
වර්ෂය තුළ එකතුව		59,664.00	-
(-)වර්ෂය තුළ පොළී ආදායම		-	
වර්ෂය අවසාන ශේෂය		59,664.00	-
ජංගම නොවන		28,239.85	-
ජංගම		31,424.15	-
		59,664.00	-
සටහන 13-තොග		2013/2014 RS. Cts.	2012/2013 RS. Cts.
අවසන් තොගය		405,992,907.16	346,912,304.79
මාර්ගස්ථ තොගය		138,253,781.07	25,768,226.00
නාති වූ සහ සෙමින් අලෙවිවන තොග සඳහා වෙන් කිරීම්		(2,659,561.27)	(2,659,561.27)
		541,587,126.96	370,020,969.52

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන-14 වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑ

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
වෙළඳ ණයගැතිගේ	489,690,278.66	270,432,107.32
ණයගැති පර්යේෂණ ණය ගැති අඩු කිරීම්	(4,360,787.00)	(6,074,258.64)
	485,329,491.66	264,357,848.68
වෙනත් ලැබීම්	614,205.33	4,765,559.83
උත්සව දීමනා	1,136,000.00	49,500.00
විදුලි බිල් තැන්පත්	140,000.00	140,000.00
ආරක්ෂක තැන්පත් - ජාතික ඉතිරි කිරීමේ බැංකුව	904,193.77	855,144.22
කන්ටේනර් තැන්පත්	140,000.00	585,000.00
කුලී තැන්පත්	25,429,510.80	6,216,510.80
විවිධ තැන්පත්	1,665,500.00	155,000.00
වරාය අධිකාරිය- PVQ	50,000.00	50,000.00
කලින් ගෙවීම්	6,843,138.61	1,379,492.63
කාර්යමණ්ඩල සුළු මුදල් අත්තිකාරම්	11,000.00	15,200.00
අපකර-මහජන බැංකුව	600,000.00	600,000.00
ණය කාඩ්පත් ගිණුම්	-	4,137,101.34
ලැබිය යුතු පොළී	16,328,215.50	14,511,405.54
ලැබිය යුතු ආදායම් බදු	4,275,242.54	4,275,242.00
රඳවා ගැනීමේ ලැබිය යුතු එකතු කල අගය මත බදු ගිණුම	1,024,483.95	1,024,483.95
රඳවා ගැනීමේ එකතු කල අගය මත බදු	490,704.36	168,790.36
අධ්‍යාපන දෙපාර්තමේන්තුව	7,784,039.22	64,409,417.06
විවිධ වියදම් සඳහා අත්තිකාරම්	181,817.01	529,214.65
සේවා සඳහා අත්තිකාරම්	73,160.00	
ටෙන්ඩර් හා අනෙකුත් තැන්පතු	200,000.00	35,000.00
බදුකුලී අත්තිකාරම - වර්ෂය 2	-	248,491.80
තැන්පත් මුදල් ගොඩනැගීමේ ගිණුම	7,500,000.00	
භාවික අපකර- මහජන බැංකුව	20,609,846.28	
තෘග් වවුචර් පාලන ගිණුම	101,477.06	
සාලා ආයතනය	9,933,066.31	
රජවාස සුභසාධක සංගමය	600,000.00	
පෙර වර්ෂයේ ලාභාංශ බදු අධි ගැලපුම් ගිණුම	683,476.00	683,476.00
සේවක ණය ගැතියන්ගේ වැටුප් අත්තිකාරම්	354,675.93	443,601.17
	593,003,244.33	369,635,480.03

සටහන 15-ආනයනික සහල් බෙදා හැරීමේ මෙහෙයුම්

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
ආනයනික සහල් ලැබිය යුතු සහනාධාරය ඉදිරියට ගෙන යාම	702,236,364.67	1,088,996,964.09
(-) වසර තුල ලැබීම්	(378,071,981.14)	(386,760,599.42)
ආනයනික සහල් ලැබිය යුතු සහනාධාරය ඉදිරියට ගෙන යාම	324,164,383.53	702,236,364.67

සටහන 16-මුදල් සහ මුදල්වලට සමාන දෑ

බැංකුවේ ඇති මුදල		2013/2014 RS. Cts.	2012/2013 RS. Cts.
ලංකා බැංකුව	(ගිණුම් අංකය-8859546)	1,180,169.62	686,625.78
සමීපත් බැංකුව	(ගිණුම් අංකය-000930000337)	204,497.94	962,622.94
සෙලාන් බැංකුව	(ගිණුම් අංකය-001-086401310067001)	-	146,089.73
සෙලාන් බැංකුව	(ගිණුම් අංකය-002-086401310067002)	-	63,403.45
සමීපත් බැංකුව තීරු බදු රහිත පුද්ගලික ආරාමය	(ගිණුම් අංකය-002930006974)	4,255,736.61	4,877,263.86
ලංකා බැංකුව	(ගිණුම් අංකය-1060)	21,847.08	23,019.15
NDB බැංකුව	(ගිණුම් අංකය-101000160408)	-	1,448,369.91
NDB බැංකුව	(ගිණුම් අංකය-106340003864)	1,089,588.19	506,524.46
අතැති මුදල්			
සුළු මුදල් අග්‍රිමය		341,829.70	370,658.37
අතැති මුදල්		11,001,128.36	292,191.86
		18,094,797.50	9,376,769.51

සටහන 17 - කල් බදු මෙහෙයුම් - පොලී වගකීම්

	ඌක් රථය LG 4770 - LG 4773	ඩබල් කැබ් රථය PB 8458	ටොයොටා කාරය KI 2427	ටොයොටා කාරය WO KJ8289	ඉසුරු කෘෂි කැබ් රථය LK - 0018 LK-024	ඇවිත්සා වැගන් KU -7071 KU - 7072	නිසාන් පීප් රථ WPKX 9352	මුළු අගය රු. ශත.
යේෂය 01/04/2013	571,701.62	963,036.03	589,985.95	2,309,645.15	6,921,986.63	15,872,808.00	-	27,229,163.38
නව කල්බදු ලබාගැනීම්	-	-	-	-	-	-	21,366,480.00	21,366,480.00
(-)වාර්තා ගෙවීම්	(571,701.62)	(963,036.03)	(589,985.95)	(1,385,789.15)	(2,169,220.56)	(3,527,291.15)	(356,108.00)	(9,563,132.46)
වර්ෂය තුල අය කිරීම්				923,856.00	4,752,766.07	12,345,516.85	21,010,372.00	39,032,510.92
විලම්බිත පොලීය								
යේෂය 01/04/2013	21,089.28	56,996.68	32,680.48	228,868.32	1,964,672.00	6,215,450.00	-	8,519,756.76
නව කල්බදු ලබාගැනීම්	-	-	-	-	-	-	7,366,480.00	7,366,480.00
වර්ෂය තුල අය කිරීම්	(21,089.28)	(56,996.68)	(32,680.48)	(188,056.08)	(970,728.00)	(2,172,694.00)	(210,919.00)	(3,653,163.52)
වර්ෂය තුල අය කිරීම්	-	-	-	40,812.24	993,944.00	4,042,756.00	7,155,561.00	12,233,073.24
පොලී වගකීම් ජංගම								
යේෂය 31/03/2013	550,612.34	906,039.35	557,305.47	1,197,729.62	1,211,520.00	1,354,598.00	-	5,777,804.78
යේෂය 31/03/2014	-	-	-	883,043.76	1,506,648.00	1,717,502.00	1,922,676.00	6,029,869.76
පොලී වගකීම් ජංගම නොවන								
යේෂය 31/03/2013				883,047.21	3,745,794.63	8,302,760.00	-	12,931,601.84
යේෂය 31/03/2014	-	-	-	-	2,252,174.07	6,585,258.85	11,932,135.00	20,769,567.92

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 18-විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
වර්ෂයේ ආරම්භක ශේෂය	18,955,809.45	16,464,933.91
වර්ෂය තුළ වෙන් කිරීම්	7,135,243.06	2,610,924.04
වසර තුළ කල ගෙවීම්	(1,114,476.25)	(120,048.50)
වසර අවසන් ශේෂය	24,976,576.26	18,955,809.45

තක්සේරු අගය ගෙනහැර දැක්වීමේදී ආයතන කළමනාකාරිත්වය ප්‍රක්ෂිප්ත ඒකක බැර රීතිය උපයෝගී කොට ගෙන ඇති අතර මෙය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්තීන් (ලං. ගි. ප්‍ර 19) කාර්යය මණ්ඩල ප්‍රවීලාභ

විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
පොළී වියදම	1,269,343.33	1,478,541.63
වර්ධනය සේවා වියදම	1,218,989.83	941,209.81
මුළු සේවක පිරිවැය (සටහන 04)	2,488,333.16	2,419,751.44
හදුනාගත් සත්‍ය ශුද්ධ ලාභ / අලාභය	4,646,909.90	191,172.60
වර්ෂය තුළ ඉපයීම විස්තීරණ ආදායම් ප්‍රකාශය අනුව	4,646,909.90	191,172.60
හදුනාගත් මුළු විස්තීරණ ආදායම	7,135,243.06	2,610,924.04

ප්‍රධාන කළමනාකාරිත්ව උපකල්පන මූල්‍ය උපකල්පන	2013/2014 RS. Cts.	2012/2013 RS. Cts.
වාර්ෂික පොළී අනුපාතය	7%	9%
වැටුප් වර්ධක අනුපාතය	2%	2%
සේවක පිරිවැදුම	3%	3%
විශ්‍රාමික වයස (වර්ෂ)	60	60

ආයතනය තම ව්‍යාපාර කටයුතු ඉදිරි වර්ෂයේදී ද කර ගෙන යාමට හැකි වේ.

සටහන 19-ශුද්ධ විලම්භිත බදු වගකීම්

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
වර්ෂය ආරම්භක ශේෂය	2,671,854.01	(6,524,611.21)
වර්ෂය තුළ වෙන්කිරීම්	131,891.40	9,196,465.22
වර්ෂය අවසාන ශේෂය	2,803,745.41	2,671,854.01

විලම්භිත බදු තීරණය කරනු ලැබුවේ මූල්‍ය වාර්තාකරන කාර්යයන් සඳහා සැලකිල්ලට ගනු ලබන වත්කම් හා බැරකම් වල ප්‍රමාණය බදු වාර්තාකරණය සඳහා සැලකිල්ලට ගනු ලබන ප්‍රමාණය අතර තාවකාලික වෙනස මත ගණනය කිරීමෙනි. බදු ක්‍රියාකාරකම් වල සංසන්දනාත්මක මූල්‍ය තත්වය පහත ප්‍රකාශනයේ දක්වා ඇත.

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
සෙමින් අලෙවි වන තොග සඳහා වෙන්කිරීම්	(744,677.14)	(744,677.14)
අඩමාණ ණය සඳහා වෙන්කිරීම්	(1,221,020.36)	(1,700,792.42)
විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම්	(6,993,441.35)	(5,307,626.64)
බදු අරමුණ සඳහා ත්වරිත ක්‍ෂය	11,762,884.26	10,424,950.21
	2,803,745.41	2,671,854.01

වාර්තාගත කාලපරිච්ඡේදය අවසානයේ විලම්භිත බදු වත්කම් හා වගකීම් ගිණුම් කරණයේ පදනම සඳහා ප්‍රමාණවත් බදු අනුපාතයක් යොදාගත යුතුය. එම නිසා මෙම වර්ෂය සඳහා විලම්භිත වත්කම් හා වගකීම් තක්සේරු කිරීම සඳහා 28% බදු අනුපාතයක් ආයතනය බාවිතා කර ඇත.

සටහන 20-කෙටි කාලීන ණය	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
කෙටිකාලීන ණය - මහජන බැංකුව	107,510,757.22	63,927,452.34
කෙටිකාලීන ණය - සමීපත් බැංකුව	14,704,599.80	
කෙටිකාලීන ණය - ලංකා බැංකුව -1060/8859546	459,813,463.92	803,148,581.00
කෙටිකාලීන ණය ජාතික සංවර්ධන බැංකුව	31,083,420.00	44,181,540.66
	613,112,240.94	911,257,574.00

සටහන 21 - වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
වෙළඳ ණය හිමියෝ	391,597,432.60	196,394,755.86
විදේශ ආනයන වගකීම	192,559,814.42	6,696,789.73
ආනයනික සහල් පොළී	48,526,067.48	83,263,403.61
ජාතිය ගොඩනැගීමේ බද්ද	2,811,874.00	1,663,781.00
උපචිත වියදම්	30,199,571.77	31,976,370.13
ගෙවිය යුතු එකතු කල අගය මත බදු	5,241,351.41	6,328,437.98
විගණන ගාස්තු	168,900.00	317,800.00
ආරක්ෂක තැන්පත්- ජාතික ඉතිරි කිරීමේ බැංකුව	904,193.77	855,144.22
සේවක අර්ථසාධක අරමුදල	2,429,297.97	1,901,687.72
සේවක භාරකාර අරමුදල	291,515.89	227,236.89
කාර්යාලීය සේවක ණය වැටුප් බැංකුගත කිරීම් ආදිය	840,545.00	541,821.00
කාර්යාලීය සේවක ණය -එස්.ටී.සී සුභසාධක සංගමය	392,055.00	737,814.00
වැටුප් අඩුකිරීම්	233,173.00	195,388.00
එස්.ටී.සී බෞද්ධ සංගමය	-	740.00
කාර්ය මණ්ඩලය සඳහා සහන ඇති කිරීමේ අරමුදල	250,000.00	225,000.00
ඒ .ඩී.සී ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්	2,220,088.15	2,421,334.74
සාලා එන්ටර්ප්‍රයිස්	-	2,152,925.41
අඩාන්ස් (පුද්ගලික) සමාගම	4,742,663.43	7,182,235.43
එටීසලාට් ලංකා (පුද්ගලික) සමාගම	327,991.26	3,516,816.00
මැක්ස් දුරකථන	35,387.11	516,722.00
සුදර්ශි ශාලාව -එකතුකිරීම් ගිණුම	98,698.58	98,698.58
තෑගි වවුචර් පාලන ගිණුම	-	75,000.00
පෙර වර්ෂයේ ලාභාංශ බදු ගැලපීම	3,386,000.00	2,377,577.00
ස්කූප් බැටරි පාලන ගිණුම	251,529.76	-
මුද්දර ආවරණ මුදල	16,675.00	-
මුද්දර බදු ගෙවියයුතු ගිණුම	2,120.00	-
	687,526,945.60	349,667,479.30

සටහන 22 - බැංකු අයිරාව

	2013/2014 රු. ශත.	2012/2013 රු. ශත.
මහජන බැංකුව(ගිණුම් අංකය-004100120210918)	222,242,040.21	67,690,477.30
ලංකා බැංකුව (ගිණුම් අංකය-73927627)	-	31,533,620.01
NDB බැංකුව (ගිණුම් අංකය-101000160408)	656,131.84	-
	222,898,172.05	99,224,097.31

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 23 - සම්බන්ධිත පාර්ශව සමඟ ගනුදෙනු

අ) ප්‍රධාන කළමනාකරණ පාර්ශව සමඟ ගනුදෙනු

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 24 සම්බන්ධිත වාර්තාව ප්‍රධාන කළමනාකාරිත්වය යනුවෙන් දක්වා ඇත්තේ ආයතනයේ බලතල සහ වගකීම් වලට යටත් වන ආයතනයේ සැලසුම්කරණය, අධීක්ෂණය සහ පාලනය කරනු ලබන පාර්ශවයන් වන අතර අධ්‍යක්ෂක මණ්ඩලය (විධායක නිලධාරීන් , අධ්‍යක්ෂකවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්ව) යන පාර්ශව ආයතනයේ ප්‍රධාන කළමනාකාරිත්ව සේවා මණ්ඩලය වේ

(i) අධ්‍යක්ෂක වරුන් සඳහා ණය ලබා දීම්

කිසිදු ණය මුදලක් ආයතනය අධ්‍යක්ෂක වරුන්ට ලබා දී නොමැත.

(ii) ආයතනයේ ප්‍රධාන කළමනාකාරිත්වයට ගෙවීම්

	2013/2014 රු. ශත	2012/2013 රු. ශත
කෙටි කාලීන සේවක වරප්‍රසාද	5,579,323.41	5,513,549.00
දීර්ඝ කාලීන සේවක වරප්‍රසාද	483,885.12	687,253.00

(iii) ආයතනයේ ප්‍රධාන කළමනාකාරිත්වය සමඟ අනෙකුත් ගනුදෙනු

අධ්‍යක්ෂවරයාගේ නම	ගනුදෙනුවේ ස්වභාවය	ගනුදෙනුවේ වටිනාකම රු. ශත
ප්‍රදීප් ගුණවර්ධන මහතා (සභාපති)	යාන්ත්‍රික උපකරණ මිලදී ගැනීම්	331,693.70
චම්ලා ඉද්දිමල්ගොඩ මහත්මිය (ස.සාමාන්‍යාධිකාරීන්)	MBA අධ්‍යාපනය සඳහා මූල්‍ය ප්‍රධානය	339,750.00

ගනුදෙනු සටහන් 23 (අ) හි දක්වා ඇති අතර මේ හැර වෙනත් කිසිදු ගනුදෙනුවක් ප්‍රධාන කළමනාකාරිත්වය සමඟ නොමැත.
ඒය මූල්‍ය ප්‍රකාශන වල සටහන 23 හෙලිදරව් කර ඇත.

සටහන 24 - ප්‍රාග්ධන වගකීම්

2014 මාර්තු 31 දිනට කිසිදු ප්‍රාග්ධන වගකීමක් අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කර නැත.

සටහන 25 - ශේෂ පත්‍රයෙන් පසු සිදු වූ සිදුවීම්

වාර්තාකරණ දිනයට පසු ආයතනයේ ගිණුම් වලට බලපානු ලබන කිසිදු ප්‍රමාණාත්මක සිදුවීමක් සිදු වී නොමැත.

සටහන 26 - සංසන්දනාත්මක තොරතුරු

සංසන්දනාත්මක තොරතුරු සැසඳීම සඳහා ශේෂයන් පසුගිය වර්ෂයෙන් ලබාගෙන ඇති අතර අවශ්‍ය විටදී නැවත විර්ගිකරණය කොට මෙම වර්ෂය සටහන් කර දක්වා ඇත.

සටහන 27- මූල්‍ය අවදානම් කළමනාකරණය

දළ විශ්ලේෂණය.

පහත සඳහන් මූල්‍යමය මෙවලම් මඟින් ආයතනය මුණපාන මූල්‍යමය අවදානම් අනාවරණය කරනු ලබයි.

- 1) ණය අවදානම.
- 2) ද්‍රවශීලතා අවදානම.
- 3) වෙළඳපොළ අවදානම (විනිමය අනුපාත සහ පොළී අනුපාත වෙනස්වීමේ අවදානම ඇතුළුව.)

මෙම සටහන මඟින් ඉදිරිපත් කරනුයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක තොරතුරු එකින් එක අනාවරණය කිරීම වන අතර ආයතනයේ පරමාර්ථ, ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි පිලිබඳව ගුණාත්මක සහ ප්‍රමාණාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධවයි.

අවදානම් කළමනාකරන රාමුව ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය කළමනාකරණ රාමුව පිහිටුවීම හා අධීක්ෂණය සඳහා සමස්ථ වශයෙන් වගකීමට බැඳී සිටී. ආයතනයේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති

ණය අවදානම. ණය ලබාගත් ආයතන ණය ගෙවීම පැහැර හැරිය විට ආයතනයේ ලැබීම් අවපාත වේ. මෙහිදී ආයතනය වෙත ලැබෙන ආදායම් මග හැරියාමේදී සිදුවන පාඩුව ණය අවධානම වේ. පහත සඳහන් මූල්‍යමය වත්කම් මඟින් උපරිම ණය අවදානම් තත්වය පිලිබඳව අනාවරණයවේ. නියමිත දිනට පැවති උපරිම ණය අවදානම් තත්වය පහත අනාවරණය කර ඇත.

	2013/2014 රු. ශත	2012/2013 රු. ශත
සේවකයින් සඳහා දුන් ණය	9,993,273.30	9,272,511.00
පහසුගෙවීමේ ණය යෝජනා ක්‍රමය	136,476.00	-
ආනයනික සහල් සහනාධාර	324,164,383.53	702,236,364.67
කෙටිකාලීන ආයෝජන(ස්ථීර තැන්පත්)	333,655,364.79	301,388,272.29
වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑ	593,003,244.33	369,635,480.03
මුදල් හා මුදල් වලට සමාන දෑ	18,094,797.50	9,376,769.51
	1,279,047,539.94	1,391,909,397.50

ද්‍රවශීලතා අවදානම.

ද්‍රවශීලතා අවදානම යනු මූල්‍ය ආයතනය විසින් අන් අයට මුදල් ගෙවීමේදී ද්‍රවශීලී මුදල් නොමැතිවීම හිසා ඇතිවන අවහිරතාවයයි. මෙහිදී මූල්‍ය භාණ්ඩයක් නොවන පරිදි අදාල ගෙවීම් සිදුකිරීමට ආයතනය සතුව මුදල් නොමැති වීම ආයතනයේ පිලිගැනීමට භාණ්ඩයක් වන බැවින් ආයතනය සතුව ප්‍රමාණවත් ද්‍රවශීලී මුදල් ලබාගත යුතුය.

ද්‍රවශීලතා අවදානම මිණුම්කරණය සඳහා ආයතනය මෙහෙයුම් මුදල් ප්‍රවාහය, මුදල් සහ මුදල් වලට සමාන දෑ සහ මූල්‍ය ආයතන සඳහා තබා ඇති ඇපකැරැවින් පිලිබඳව සැලකිල්ල යොමුකල යුතුය.

මූල්‍ය වාර්තා සඳහා සටහන්

ව්‍යුත්පන්න නොවන මූල්‍ය වගකීම්

	2013/2014	2012/2013
	රු. ශත	රු. ශත
පොළී නොවන වගකීම්	26,799,437.68	18,709,406.62
ගෙවිය යුතු ආදායම් බදු	11,046,128.49	18,627,737.00
කෙටිකාලීන ණය	613,112,240.94	911,257,574.00
වෙළඳ සහ වෙනත් ණයහිමියන්	687,526,945.60	349,667,479.30
බැංකු අයිරාව	222,898,172.05	99,224,097.31
	1,561,382,924.76	1,397,486,294.23

වෙළඳපොළ අවදානම

වෙළඳපොළ අවදානම යනු වෙළඳපොළ මිල ගනන්, විනිමය අනුපාත, පොළී අනුපාත යනාදිය වෙනස් වීම ආයතනයේ ආදායමට බලපාන ආකාරය වේ. වෙළඳපොළ අවදානම් කළමනාකරනය කිරීමේ පරමාර්ථය ආයතනයට බලපාන වෙළඳපොළ අවදානම් අවම කර ගැනීමයි.

පොළී අනුපාත අවදානම

වෙළඳපොළේ පොළී අනුපාත විචලන වීම මූල්‍ය ආයතන විසින් ලබාදී ඇති ණය පොළී වෙනස්වීමට බලපායි. මෙහිදී මූල්‍ය ආයතනය ණයදීම සහ ණය ලබාගැනීම අතර මූල්‍ය තත්වය මගින් අදාළ තත්වය කළමනාකරණය කරගත යුතුය. කෙසේ වෙතත් දීර්ගකාලීන විචලන අනුපාත මත ලබා ගැනීම් හෝ තැන්පත් කිරීම් මගින් ආයතනයට අවදානමක් ඇති වේ.